



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,318—FRIDAY, NOVEMBER 2, 1894.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

## Part III.—Provincial Administration.

Land Sales :—	PAGE	Land Acquisition Notices	PAGE
Western Province	... 415	Land Resumption Notices	... 432
Central Province	... —	Notices under "The Forest Ordinance"	... —
Northern Province	... —	Notices of sale of Arrack, Opium, and Toll Rents	... 434
Southern Province	... —	Notices of sale of Salt and Timber	... —
Eastern Province	... 417	Notifications of Close Seasons, Infected Areas, &c.	... —
North-Western Province	... 425	Specifications under "The Irrigation Ordinance"	... 436
North-Central Province	... —	Miscellaneous Departmental Notices	... —
Province of Uva	... 428		
Province of Sabaragamuwa	... 431		

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,425, w. P.

Colonial Secretary's Office,  
Colombo, October 20, 1894

At noon on Tuesday, December 4, 1894, the Hon. the Government Agent for the Western Province will put for sale or settlement, at his Office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,189.

Situation—Gangaboda pattu of Siyane korale.

Village—Samanabedda.

Lot.	Name of Land.	Extent. A. R. P.	Lot.	Name of Land.	Extent. A. R. P.
			J 666	Hillagahawatta	0 0 11
			K 666	Do.	4 1 18
			L 666	Do.	0 0 9
			M 666	Kahatagahawatta	0 1 28
			N 666	Kahatagahawatta or Kongahawatta	11 2 39
			O 666	Kelegahawatta	1 2 34
			P 666	Do.	0 0 5
			Q 666	Millagahawatta	0 3 6
			R 666	Do.	0 0 12
			S 666	Agonekumbura	1 2 36
			T 666	Kongahawatta	0 0 20
			U 666	Delgahakumbura	1 1 20
			V 666	Dodangahawatta	4 1 18
			W 666	Dodangahawattalanda	1 1 3
			X 666	Kahatagahawatta	1 0 21
			Y 666	Kekunagahalanda	0 2 12
			Z 666	Kekunagahalanda	4 1 8
			A 667	Do.	1 1 23
			B 667	Kongahawatta	14 1 5
			C 667	Galbokkawatta	3 0 30
			D 667	Ambagahawatta	0 0 16
			E 667	Do.	0 1 23
			F 667	Delgahawatta	2 0 0

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
G 667	Kahatagahawatta	1	2 28
H 667	Olupiliyawewatta	0	0 28
I 667	Do.	0	3 20
J 667	Dodangahakanda	0	2 35
7369	Dodangahalanda	2	2 13
K 667	Delgahakumbura	0	0 29
L 667	Do.	0	1 0
M 667	Olupiliyawekumbura	0	2 30
N 667	Kelagahawatta	0	2 11
O 667	Do.	0	0 10
P 667	Olupiliyawewatta	2	0 22
Q 667	Do.	0	0 3
7370	Dodangahalapola or Dodangahakanda or Ambagahalanda	0	0 10
7371	Do.	6	0 6
R 667	Ambagahawatta	1	0 0
S 667	Halpotakumbura	2	0 5
T 667	Kajugahakumbura	4	3 30

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,425, W. P. වර්ෂ 1894 ජනවාරි මස 20 වෙනි දින කොළඹ මහසෙනසුනා රිජ්ජන්තාන්සේනේ කන්තෝරු වෙදිය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාර සට වර්ෂ 1894 ජනවාරි මස 4 වෙනි දිනදී අහඹු වාද දවාලා කොමිෂන් කමිටියේදී වෙන් දේසිකර විකුණන බව නොහොත් බේරාමිකර දෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 10,189. සියතැකෝරලේ ගඟබඩවත්තුවේ.

නො.	ඉඩමේ නම.	ගම.	මහත.	
			අ.	රු. ප.
7368	පුර්වල්කන්දේකැලේ	සමනබැද්ද	3	1 23
A 666	පුර්වල්කන්ද	එම	1	1 18
B 666	එම	එම	0	2 20
C 666	එම	එම	3	2 24
D 666	එම	එම	0	2 5
E 666	එම	එම	0	1 32
F 666	කහටගහවත්ත	එම	1	0 19

නො.	ඉඩමේ නම.	ගමේ නම.	මහත.	
			අ.	රු. ප.
G 666	මිල්ලගහවත්ත	එම	0	3 36
H 666	එම	එම	1	1 7
I 666	එම	එම	5	2 15
J 666	එම	එම	0	0 11
K 666	එම	එම	4	1 18
L 666	එම	එම	0	0 9
M 666	කහටගහවත්ත	එම	0	1 28
N 666	එම නොහොත් කෝන් ගහ වත්ත	එම	11	2 39
O 666	කැලගහවත්ත	එම	1	2 34
P 666	එම	එම	0	0 5
Q 666	මිල්ලගහවත්ත	එම	0	3 6
R 666	එම	එම	0	0 12
S 666	අගෝනකුඹුර	එම	1	2 36
T 666	කෝන්ගහවත්ත	එම	0	0 20
U 666	දෙල්ගහ කුඹුර	එම	1	1 20
V 666	දෙඩන්ගහවත්ත	එම	4	1 18
W 666	එම ලන්ද	එම	1	1 3
X 666	කහටගහවත්ත	එම	1	0 21
Y 666	කැකුනගහලන්ද	එම	0	2 12
Z 666	එම වත්ත	එම	4	1 8
A 667	එම	එම	1	1 23
B 667	කෝන්ගහවත්ත	එම	14	1 5
C 667	ගල්බොක්කවත්ත	එම	3	0 30
D 667	අඹගහවත්ත	එම	0	0 16
E 667	එම	එම	0	1 23
F 667	දෙල්ගහවත්ත	එම	2	0 0
G 667	කහටගහවත්ත	එම	1	2 28
H 667	බඵපිලියාවත්ත	එම	0	0 28
I 667	එම	එම	0	3 20
J 667	දෙඩන්ගහකන්ද	එම	0	2 35
7369	දෙඩන්ගහලන්ද	එම	2	2 13
K 667	දෙල්ගහකුඹුර	එම	0	0 29
L 667	එම	එම	0	1 0
M 667	බලිපිලියාවේ කුඹුර	එම	0	2 30
N 667	කැලගහවත්ත	එම	0	2 11
O 667	එම	එම	0	0 10
P 667	බඵපිලියාවේ වත්ත	එම	2	0 22
Q 667	එම	එම	0	0 3
7370	දෙඩන්ගහලාපොල නොහොත් දෙඩන් ගහකන්ද හෝ අඹ ගහලන්ද	එම	0	0 10
7371	එම	එම	6	0 6
R 667	අඹගහවත්ත	එම	1	0 0
S 667	ගල්තොනකුඹුර	එම	2	0 5
7667	කපුගහකුඹුර	එම	4	3 30

අක්කරයක් මිලකරතිබෙන්නේ රුපියල් 10 බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරනා සර්වේයර්ජන රාජ්ජන්තාන්සේගෙන්ද, විනිශ්චිත කොන්දේසි බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,

ඊ. නොඑල් වාකර්,  
මහසෙනසුනාරිස් වමන.

## LAND SALES IN THE EASTERN PROVINCE.

No. 495, E. P.

Colonial Secretary's Office,  
Colombo, October 22, 1894.

ON Wednesday, November 28, 1894, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his Office in Karunkoddittivu Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 1,761. Village—Kolavil.

Lot.	Extent.		Lot.	Extent.	
	A.	R. P.		A.	R. P.
5478	3	3 14	5492	1	3 30
5479	2	1 6	5493	2	2 2
5480	2	0 24	5494	2	1 26
5481	2	0 31	5495	1	3 34
5482	2	1 26	5496	1	3 37
5483	1	3 22	5497	1	2 38
5484	1	3 20	5498	2	2 10
5485	2	3 37	5499	1	3 19
5486	2	2 32	5500	1	2 14
5487	2	0 0	5501	2	1 10
5488	1	3 38	5502	1	3 6
5489	2	2 23	5503	1	3 2
5490	2	0 34	5504	2	2 4
5491	1	3 27	5505	2	2 25

Village—Karunkoddittivu.

5506	4	2 14	5510	1	0 26
5507	3	2 6	5511	1	0 0
5508	2	2 19	5512	1	3 38
5509	2	0 0	5513	2	1 4

Village—Kolavil.

5514	0	3 30	5537	1	3 2
5515	1	3 23	5538	1	3 21
5516	1	3 29	5539	1	2 19
5517	1	0 24	5540	1	3 17
5518	3	3 20	5541	2	0 0
5519	3	3 31	5542	1	3 37
5520	1	3 18	5543	1	1 10
5521	2	0 0	5544	1	2 30
5522	1	3 38	5545	1	3 18
5523	0	3 38	5546	1	3 22
5524	0	3 26	5547	1	3 2
5525	1	3 19	5548	1	1 6
5526	1	3 20	5549	1	0 20
5527	1	2 38	5550	1	1 21
5528	3	0 0	5551	2	0 23
5529	2	1 16	5552	1	1 37
5530	1	3 24	5553	0	2 24
5531	2	0 7	5554	2	2 0
5532	2	0 6	5555	0	1 6
5533	1	0 6	5555½	2	3 10
5534	0	3 32	5556	2	0 10
5535	1	3 17	5557	3	2-13
5536	1	3 22			

Village.	Applicant.		
5558	Kolavil	General sale	3 2 35
5559	Do.	do.	3 2 36
5560	Do.	do.	3 3 31
5561	Do.	do.	4 0 0
5562	Do.	do.	2 1 38
5563	Karunkoddittivu	S. Vinasittampi	5 2 29
5564	Do.	V. V. Kannappodi	0 2 28
5565	Do.	P. Nellippodi	0 0 38
5566	Do.	Nakappan Kankani	1 2 26
5567	Do.	A. Tampu	5 0 0

Preliminary plan 1,549. Village—Karunkoddittivu.  
Description—Poranikkulattukkadu.

Lot.	Extent.			Lot.	Extent.		
	A.	R.	P.		A.	R.	P.
4107	10	0	0	4127	9	2	33
4108	10	0	0	4128	10	0	27
4109	10	0	8	4129	20	0	30
4110	10	0	15	4130	20	1	16
4111	10	0	16	4131	20	3	3
4112	10	0	0	4132	10	1	38
4113	10	0	0	4133	10	1	0
4114	10	0	11	4134	20	3	20
4115	9	3	30	4135	18	3	5
4116	9	3	15	4136	21	0	37
4117	10	0	0	4137	11	3	33
4118	10	0	0	4138	10	1	2
4119	10	0	0	4139	20	1	0
4120	9	3	13	4140	19	3	9
4121	9	2	24	4141	9	2	27
4122	9	2	11	4142	22	1	30
4123	10	1	9	4143	24	1	18
4124	20	0	0	4144	15	1	25
4125	20	1	25	4145	4	1	31
4126	10	0	27	4146	1	2	36

Preliminary plan 1,709. Description—Miravodaikkadu  
Village. Description.

5240	Karunkoddittivu	General sale	1 3 16
5242	Do.	do.	40 0 0
5243	Do.	do.	49 0 8
5246	Do.	do.	53 2 36

Description—Pumanetundu.

5247	Addalaichena	General sale	6 0 20
------	--------------	--------------	--------

Preliminary plan 1,058.

Description—Kachchaikodikkadu.

950	Addalaichena	T. Isuppulevvai	6 3 14
-----	--------------	-----------------	--------

Preliminary plan 990.

Description—Champukkalappumi.

176	Karunkoddittivu	General sale	8 1 0
178	Do.	do.	4 1 20
179	Do.	do.	4 0 24
181	Do.	do.	5 2 17
165	Do.	do.	8 3 22

Preliminary plan 1,057.

Description—Kulattodaikadu.

935	Eluvil	General sale	23 0 14
-----	--------	--------------	---------

Description—Jungle.

920	Eluvil	General sale	5 2 35
921	Do.	do.	6 3 29

Preliminary plan 1,774. Description—Field.

5690	Padakodai	T. Vadapisappodi	12 3 0
------	-----------	------------------	--------

Description—Jungle, fit for paddy.

5291	Padakodai	T. Vadapisappodi	8 0 30
------	-----------	------------------	--------

Preliminary plan 1,711. Description—Jungle.

5250	Panankadu	K. Paravani	5 3 12
------	-----------	-------------	--------

Description—Paladikarachchai.

5251	Panankadu	V. Kantappodi	6 1 13
------	-----------	---------------	--------

Preliminary plan 1,056. Description—Periapaddi.

912	Panankadu	General sale	1 1 22
-----	-----------	--------------	--------

Description—Talaiadiveli.

913	Panankadu	V. V. Kunchamunnilai	1 2 23
-----	-----------	----------------------	--------

Description—Talaiadikadu.

915	Panankadu	General sale	5 0 28
-----	-----------	--------------	--------

Description—Kariappaddikuda.

916	Panankadu	P. H. Akamatulevvai	22 0 9
917	Do.	do.	18 2 38

Lot.	Village.	Applicant.	Extent.
			A. R. P.
Preliminary plan 1,585.			
Description—Fit for paddy.			
4326	Panankadu	General sale	26 2 0
Description—Ayanakulattukkadu.			
4328	Panankadu	General sale	15 1 14
4329	Panankadu	do.	21 3 14
Description—Chammantoddu.			
4332	Panankadu	General sale	6 0 16
Description—Pariavaddaipumi.			
4334	Panankadu	General sale	20 2 2
Preliminary plan 1,072. Description—Sirakalappu.			
1084	Kolavil	General sale	2 2 37
Description—Kaddadippuddi.			
1085	Kolavil	General sale	0 2 24
1086	Kolavil	do.	3 3 27
Description—Fit for garden.			
1092	Panankadu	General sale	0 0 27
1102	Do.	do.	0 1 16
1103	Do.	do.	1 0 4

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Batticaloa.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 495, E. P. கொ. சக்கிரத்தார ஆபீசில்,  
கொழும்பு, 1894 அபி ஜப்பசுமன் 23 ன் உ.

1894 டி ஆண்டு கார்த்திகைமாதம் 28 ன் தேதியாகிய புதன்கிழமையிலு மதனையடுத்த நாடகனிலும் கருங்கொட்டத்தீவு வாடியில் கிழக்கு மாகாணத்து கவறணமேந்து ஏசுநற்வர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூரிய காணத்துண்டுகளை, அராசாட்சியாரால் உத்தரவு பண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்பார.

காணத்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு மிஸ்திரிக்கிவிருக்கின்றன.

பட்டம் 1,761. குறிச்சி—கோளாவில்.  
கேள்வீக்காரன்—பொதுவிற்பனவு.  
வீவரம்—தெனமபிளளைகேற்றமூமி.

இல.	வீசாலம்.	இல.	வீசாலம்.
	அ. நா. ப.		அ. நா. ப.
5478	3 3 14	5492	1 3 30
5479	2 1 6	5493	2 2 2
5480	2 0 24	5494	2 1 26
5481	2 0 31	5495	1 3 34
5482	2 1 26	5496	1 3 37
5483	1 3 22	5497	1 2 38
5484	1 3 20	5498	2 2 10
5485	2 3 37	5499	1 3 19
5486	2 2 32	5500	1 2 14
5487	2 0 0	5501	2 1 10
5488	1 3 38	5502	1 3 6
5489	2 2 23	5503	1 3 2
5490	2 0 34	5504	2 2 4
5491	1 3 27	5505	2 2 25

குறிச்சி—கருங்கொட்டத்தீவு.

5506	4 2 14	5510	1 0 26
5507	3 2 6	5511	1 0 0
5508	2 2 19	5512	1 3 38
5509	2 0 0	5513	2 1 4

குறிச்சி—கோளாவில்.

இல.	வீசாலம்.	இல.	வீசாலம்.
	அ. நா. ப.		அ. நா. ப.
5514	0 3 30	5539	1 2 19
5515	1 3 23	5540	1 3 17
5516	1 3 29	5541	2 0 0
5517	1 0 24	5542	1 3 37
5518	3 3 20	5543	1 1 10
5519	3 3 31	5544	1 2 30
5520	1 3 18	5545	1 3 18
5521	2 0 0	5546	1 3 22
5522	1 3 38	5547	1 3 2
5523	0 3 38	5548	1 1 6
5524	0 3 26	5549	1 0 20
5525	1 3 19	5550	1 1 21
5526	1 3 20	5551	2 0 23
5527	1 2 38	5552	1 1 37
5528	3 0 0	5553	0 2 24
5529	2 1 16	5554	2 2 0
5530	1 3 24	5555	0 1 6
5531	2 0 7	5555½	2 3 10
5532	2 0 6	5556	2 0 10
5533	1 0 6	5557	3 2 13
5534	0 3 32	5558	3 2 25
5535	1 3 17	5559	3 2 36
5536	1 3 22	5560	3 3 31
5537	1 3 2	5561	4 0 0
5538	1 3 21	5562	2 1 38

குறிச்சி—கருங்கொட்டத்தீவு. வீசாலம்.  
கேள்வீக்காரன். விவரம். அ. நா. ப.

5563	ச. வினாசுத்தப்பி தெனமபிளளைகேற்றமூமி	5 2 29
5564	வ. வி. கண்ணப்ப போடி	0 2 28
5565	ப. நெலவீப் போடி	0 0 38
5566	நாகப்பன கண்காணி	1 2 26
5567	அ. தம்பி	5 0 0

பட்டம் 1,549. குறிச்சி—கருங்கொட்டத்தீவு.  
கேள்வீக்காரன்—பொதுவிற்பனவு.  
வீவரம்—பொறணிகள்துறை.

இல.	வீசாலம்.	இல.	வீசாலம்.
	அ. நா. ப.		அ. நா. ப.
4107	10 0 0	4127	9 2 33
4108	10 0 0	4128	10 0 27
4109	10 0 8	4129	20 0 30
4110	10 0 15	4130	20 1 16
4111	10 0 16	4131	20 3 3
4112	10 0 0	4132	10 1 38
4113	10 0 0	4133	10 1 0
4114	10 0 11	4134	20 3 20
4115	9 3 30	4135	18 3 5
4116	9 3 15	4136	21 0 37
4117	10 0 0	4137	11 3 3
4118	10 0 0	4138	10 1 2
4119	10 0 0	4139	20 1 0
4120	9 3 13	4140	19 3 9
4121	9 2 24	4141	9 2 27
4122	9 2 11	4142	22 1 30
4123	10 1 9	4143	24 1 18
4124	20 0 0	4144	15 1 25
4125	20 1 25	4145	4 1 31
4126	10 0 27	4146	1 2 36

பட்டம் 1,709.

5240	பொதுவிற்பனவு மிருவோடைக காடு	1 3 16
5242	செடி	40 0 0
5243	செடி	49 0 0
5247	அட்டாளச்சேனை பூமனத துண்டு	6 0 20
5246	மிருவோடைக காடு	53 2 36

பட்டம் 1,058.

950	இ. ஈசுப்புவெவ்வை கச்சைக்கொடிக்காடு	6 3 14
-----	------------------------------------	--------

இல.	கேள்விக்காரன்.	விவரம்.	அ. ரூ. ப.	விசாலம்.
176	படம் 990. குறிச்சி—கருங்கொட்டித்தீவு.	பொதுவிற்பனைவு சப்புக்களப்பு		
178	செடி	செடி	8 1 0	
179	செடி	செடி	4 1 20	
181	செடி	செடி	4 0 24	
165	செடி	செடி	5 2 17	
			8 3 22	
935	படம் 1,057. குறிச்சி—ஓலுவல்.	பொதுவிற்பனைவு சூளத்தொடை		
920	செடி	காடு	23 0 14	
921	செடி	செடி	5 2 35	
			6 3 29	
5690	படம் 1,774. குறிச்சி—பாடாகோடை.	தொ. வடபிளசம்		
5691	பொடி	வயல	12 3 0	
		காடு	8 0 30	
5250	படம் 1,711. குறிச்சி—பனங்காடு.	க. பரவணி	5 3 12	
5251	வ. கந்தப்பேட்டை	பாழையடிக்காசை	6 1 13	
912	படம் 1,056.	பொதுவிற்பனைவு பெரியபட்டி	1 1 22	
913	வ. க. சூஞ்சாழி	எனிலை	1 2 23	
915	பொதுவிற்பனைவு	தானையடிக்காடு	5 0 28	
916	பொ. த. அகமது	லவ்வை		
917	செடி	செடி	22 0 9	
			18 2 38	
4326	படம் 1,585.	பொதுவிற்பனைவு வேளாண்மை		
4328	செடி	ஐயனூஞ்சாழி	26 2 0	
4329	செடி	செடி	15 1 14	
4332	செடி	சமமான தோட்டம்	21 3 14	
4334	செடி	பெரியவட்டைப் பூமி	6 0 16	
			20 2 2	
1084	படம் 1,072. குறிச்சி—கோளாவில்.	பொதுவிற்பனைவு சிறியாக்களப்பு	2 2 37	
1085	செடி	கட்டடிப்புட்டி	0 2 24	
1086	செடி	செடி	3 3 27	

இக்காணிகளைப்பற்றிய மேலதனமான விவரம் பரம்பலும் விற்றபணவின் கொந்திசுகளையும்பற்றி மட்டக்களப்பு அரசாட்சியின் ஏசுநறுததூரை யவர்களிடம் வினாவு அறிந்துகொள்ளலாம்.

அடியுத்தம தேசா இப்படியவாகளது கட்டளைபடி,  
ஈ. நோவெல உவாககா,  
இராசாங்க விஜிதா.

No. 496, E. P. Colonial Secretary's Office,  
Colombo, October 22, 1894.

ON Saturday, December 1, 1894, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his Office in Tirukkivil Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 562.  
Description—Fit for paddy.

Lot.	Village.	Name of Applicant.	Extent.
			A. R. P.
5948	Tampiluvil	General sale	2 3 0
5949	Do.	do.	5 3 30

Lot.	Village.	Name of Applicant.	Extent.
			A. R. P.
5951	Tampiluvil	General sale	4 2 21
5952	Do.	do.	2 3 0
5953	Do.	do.	19 3 0
5954	Do.	do.	19 3 5
5958	Do.	do.	19 2 36
Preliminary plan 1,699.			
Description—Paddimeddukkadu.			
5120	Panankadu	General sale	4 0 7
5122	Do.	do.	11 2 30
5124	Do.	do.	11 1 30
5126	Do.	do.	9 0 28
5128	Do.	do.	15 0 12
5130	Do.	do.	7 0 17
5132	Do.	do.	14 2 13
5133	Do.	do.	9 2 35
5134	Do.	do.	11 2 33
5135	Do.	Notary Karuvaltampi	8 0 21
5136	Do.	do.	12 0 10
5137	Do.	do.	6 2 13
5139	Do.	General sale	11 1 22
5140	Do.	do.	9 1 20
5141	Do.	do.	11 1 13
5142	Do.	Notary Karuvaltampi	8 2 5
5143	Do.	do.	11 1 27
5144	Do.	do.	6 2 34
5145	Do.	General sale	0 1 20
5147	Do.	do.	10 1 11
5148	Do.	do.	10 3 0
5149	Do.	Notary Karuvaltampi	8 3 20
5150	Do.	do.	10 3 34
5151	Do.	do.	7 1 0
5152	Do.	General sale	0 0 10
5154	Do.	do.	8 2 36
5155	Do.	do.	10 1 0
5156	Do.	Notary Karuvaltampi	9 1 20
5157	Do.	do.	10 3 10
5158	Do.	do.	7 3 23
5160	Do.	General sale	11 1 15
5161	Do.	do.	9 2 36
5162	Do.	do.	9 2 7
5163	Do.	do.	9 3 18
5164	Do.	do.	7 1 11
5166	Do.	do.	13 3 0
5167	Do.	do.	9 1 13
5168	Do.	do.	9 3 33
5169	Do.	do.	10 2 2
5170	Do.	do.	7 0 14
5171	Do.	do.	0 1 15
5172	Do.	do.	1 0 10
5173	Do.	do.	13 1 36
5174	Do.	do.	9 1 35
5175	Do.	do.	9 3 34
5176	Do.	do.	9 3 18
5177	Do.	do.	4 1 6
5179	Do.	do.	9 3 27
5180	Do.	do.	9 2 3
5181	Do.	do.	9 3 37
5182	Do.	do.	8 1 22
5183	Do.	do.	5 3 29
5185	Do.	do.	7 3 15
5186	Do.	do.	10 0 33
5187	Do.	do.	8 1 1
5188	Do.	do.	13 0 0
5189	Do.	do.	10 1 30
5190	Do.	do.	11 0 18
Preliminary plan 1,708.			
Description—Paddimeddukkadu.			
5225	Panankadu	General sale	10 0 24
5226	Do.	do.	3 3 14
5227	Do.	do.	18 0 22
5228	Do.	do.	15 1 27
5229	Do.	do.	17 2 18
5230	Do.	do.	5 0 15
5231	Do.	do.	8 1 17
5232	Do.	do.	5 1 32
5233	Do.	do.	14 0 13
5234	Do.	do.	6 1 0
5235	Do.	do.	8 2 33
5236	Do.	do.	30 1 20

Lot.	Village.	Name of Applicant.	Extent.	
			A.	R. P.
5237	Tampiluvil	General sale	28	2 0
5238	Do.	do.	7	1 10
5239	Do.	do.	2	3 22
Preliminary plan 1,467.				
Description—Fit for cocoanut plantation.				
3781	Tampiluvil	General sale	1	2 27
3782	Do.	do.	1	3 0
3783	Do.	do.	4	1 12
3785	Do.	do.	4	2 12
3789	Do.	do.	2	0 6
3790	Do.	do.	3	0 37
3791	Do.	do.	3	1 33
3795	Do.	do.	7	0 12
3799	Do.	do.	4	2 25
3803	Do.	do.	4	2 24
3804	Do.	do.	3	0 10
3805	Do.	do.	3	2 33
3806	Do.	do.	3	1 7
3807	Do.	do.	3	0 30
3808	Do.	do.	2	0 36
3809	Do.	do.	19	0 15
3810	Do.	do.	10	0 33
3811	Do.	do.	14	3 37
3812	Do.	do.	16	3 18
3813	Do.	do.	10	0 35
3814	Do.	do.	1	1 34
3815	Do.	do.	5	0 20
3816	Do.	do.	4	2 6
3818	Do.	do.	4	3 28
8319	Do.	do.	17	2 15

Preliminary plan 1,220.  
Description—Manalkadduvalavu.  
K 23 Tampiluvil P. Velan 0 0 37

Preliminary plan 1,389.  
Description—Navalkadu.  
3335 Tirukkivil Arunasalamparikari 3 1 8  
Description—Veddikkulattupumi.  
3337 Tirukovil General sale 34 0 26

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Batticaloa.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 496, E. P. கொ. சககிறத்தார் ஆபிசில்,  
கொழும்பு, 1894 'நடு' அற்பகிமாசம் 22 வ.  
1894 ம ஆண்டு மாகாணமரசம் 1 ந தேசியாகிய சனிக்குழையிலு மதனையடுத்த நாடகளிலும் திருக் கோவில் வாடியில் கிழக்குமாகாணத்து கவற்றணமேற் கு ஏசுநறவர்களால் இதனடியிற சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்தண்டுகளை, அரசாட்சியாரால் உத்தரவு பண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்றபாரா. காணித்தண்டுகள், கிழக்குமாகாணத்து மட்டக்களப்பு டில் திறிக்கி விருக்கினறன்.

பட்டம் 562.  
விவரம்—வேளாணமைசெயமைக் கேற்றது.

இல.	குறிச்சி.	கேள்வீக்காறன்	விசாலம்.
		அ. மு. ப.	அ. மு. ப.
5948	தம்பிலிவில்	பொதுவிற்ப	2 3 0
5949	செ.	செ.	5 3 30
5951	செ.	செ.	4 2 21
5952	செ.	செ.	2 3 0
5953	செ.	செ.	19 3 0
5954	செ.	செ.	19 3 5
5958	செ.	செ.	19 2 36

விவரம்—பட்டமேட்டுக்காடு.  
பட்டம் 1,699.

இல.	குறிச்சி.	கேள்வீக்காறன்.	விசாலம்.
	பனக்காடு	பொதுவிற்ப	அ. மு. ப.
5120		செ.	4 0 7
5122	செ.	செ.	11 2 30
5124	செ.	செ.	11 1 30
5126	செ.	செ.	9 0 28
5128	செ.	செ.	15 0 12
5130	செ.	செ.	7 0 17
5132	செ.	செ.	14 2 13
5133	செ.	செ.	9 2 35
5134	செ.	செ.	11 2 33
5135	செ.	நொத்தாரிலை க	
		றுவலதம்பி	8 0 21
5136	செ.	செ.	12 0 10
5137	செ.	செ.	6 2 13
5139	செ.	பொதுவிற்ப	
		செ.	11 1 22
5140	செ.	செ.	9 1 20
5141	செ.	செ.	11 1 13
5142	செ.	நொத்தாரிலை க	
		றுவலதம்பி	8 2 5
5143	செ.	செ.	11 1 27
5144	செ.	செ.	6 2 34
5145	செ.	பொதுவிற்ப	
		செ.	0 1 24
5147	செ.	செ.	10 1 11
5148	செ.	செ.	10 3 0
5149	செ.	நொத்தாரிலை க	
		றுவலதம்பி	8 3 20
5150	செ.	செ.	10 3 34
5151	செ.	செ.	7 1 0
5152	செ.	பொதுவிற்ப	
		செ.	0 0 10
5154	செ.	செ.	8 2 36
5155	செ.	செ.	10 1 0
5156	செ.	நொத்தாரிலை க	
		றுவலதம்பி	9 1 20
5157	செ.	செ.	10 3 10
5158	செ.	செ.	7 3 23
5160	செ.	பொதுவிற்ப	
		செ.	11 1 15
5161	செ.	செ.	9 2 36
5162	செ.	செ.	9 2 7
5163	செ.	செ.	9 3 18
5164	செ.	செ.	7 1 11
5166	செ.	செ.	13 3 0
5167	செ.	செ.	9 1 13
5168	செ.	செ.	9 3 33
5169	செ.	செ.	10 2 2
5170	செ.	செ.	7 0 14
5171	செ.	செ.	0 1 15
5172	செ.	செ.	1 0 10
5173	செ.	செ.	13 1 36
5174	செ.	செ.	9 1 35
5175	செ.	செ.	9 3 34
5176	செ.	செ.	9 3 18
5177	செ.	செ.	4 1 6
5179	செ.	செ.	9 3 27
5180	செ.	செ.	9 2 3
5181	செ.	செ.	9 3 37
5182	செ.	செ.	8 1 22
5183	செ.	செ.	5 3 29
5185	செ.	செ.	7 3 15
5186	செ.	செ.	10 0 33
5187	செ.	செ.	8 1 1
5188	செ.	செ.	13 0 0
5189	செ.	செ.	10 1 30
5190	செ.	செ.	11 0 18

இல.	குறிச்சி.	கேள்விக்காரன்.	விசாலம்.
		படம் 1,708.	அ. மு. ப.
5225	பனங்காடு	பொதுவிற்ப	
5226	செடி	செடி	10 0 24
5227	செடி	செடி	3 3 14
5228	செடி	செடி	18 0 22
5229	செடி	செடி	15 1 27
5230	செடி	செடி	17 2 18
5231	செடி	செடி	5 0 15
5232	செடி	செடி	8 1 17
5233	செடி	செடி	5 1 32
5234	செடி	செடி	14 0 13
5235	செடி	செடி	6 1 0
5236	செடி	செடி	8 2 33
5237	செடி	செடி	30 1 20
5238	செடி	செடி	28 2 0
5239	செடி	செடி	7 1 10
			2 3 22
படம் 1,467.			
3781	தம்பிலுவிலை	பொதுவிற்ப	
3782	செடி	செடி	1 2 27
3783	செடி	செடி	1 3 0
3785	செடி	செடி	4 1 12
3789	செடி	செடி	4 2 12
3790	செடி	செடி	2 0 6
3791	செடி	செடி	3 0 37
3795	செடி	செடி	3 1 33
3799	செடி	செடி	7 0 12
3803	செடி	செடி	4 2 25
3804	செடி	செடி	4 2 24
3805	செடி	செடி	3 0 10
			3 2 33

இல.	குறிச்சி.	கேள்விக்காரன்.	விசாலம்.
		படம் 1,220.	அ. மு. ப.
3806	தம்பிலுவிலை	பொதுவிற்ப	3 1 7
3807	செடி	செடி	3 0 30
3808	செடி	செடி	2 0 36
3809	செடி	செடி	19 0 15
3810	செடி	செடி	10 0 33
3811	செடி	செடி	14 3 37
3812	செடி	செடி	16 3 18
3813	செடி	செடி	10 0 35
3814	செடி	செடி	1 1 34
3815	செடி	செடி	5 0 20
3816	செடி	செடி	4 2 6
3818	செடி	செடி	4 3 28
3819	செடி	செடி	17 2 15
படம் 1,220.			
K 23	விவரம்—மணலகாட்டு வளவு.		
	தம்பிலுவிலை	ப. வேலன்	0 0 37
படம் 1,389.			
3335	விவரம்—நாவற்காடு.		
	திருக்கோவில்	அருளுசலம் பரிகாரி	3 1 8
3337	விவரம்—வட்டிக்கூளத்தி பூமி.		
	திருக்கோவில்	பொதுவிற்ப	34 0 26

இக்காணிக்களைப்பற்றிய மேலதனைமான விளம்பரங்களையும் வற்பணவினை கொந்தீசுகளையுடயற்றி மட்டங்களப்பு அரசாட்சி ஏசுணறுத்தணர யவர்களிடம் வினுவியறிந் துககொள்ளலாம்.

அகியுத்தம தேசாதிபதியவர்களது கட்டணப்படி,  
 ஈ. நோவெல உவாகர்,  
 இராசாங்க விசை.

No. 497, E. P.

Colonial Secretary's Office,  
 Colombo, October 22, 1894.

ON Wednesday, December 5, 1894, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his Office in Potuvil Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 1,169.—Panama.				Extent.
Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	A. R. P.
2049	Pottuvil	Hendrick de Silva	—	Uranikkadu 5 1 11
2050	Do.	Abeyanayaka	—	do. 4 0 36
2051	Do.	P. H. Katirkamer	—	do. 6 2 0
2052	Do.	Kannappan	—	do. 17 1 31
2053	Do.	Sudu Nilame	—	Puranpumi 32 3 34
2054	Do.	Muttu Banda	—	do. 19 2 14
2055	Do.	General sale	—	Attupamankaipurapumi 7 3 25
2056	Do.	do.	—	Manalodaiveddai 32 1 24
Preliminary plan 1,170.				
2057	Veddiveli	General sale	—	Puranpumi 26 2 34
2058	Do.	do.	—	do. 8 1 38
2059	Do.	do.	—	Kirimaduodaipumi 16 0 34
2061	Do.	do.	—	Palaiyaputuvili 52 3 0
2062	Do.	do.	—	Marutankudapumi 3 3 33
2063	Do.	do.	—	do. 10 2 35
2064	Do.	do.	—	Puranpumi 17 3 6
2065	Do.	do.	—	do. 30 1 2
2066	Do.	do.	—	do. 9 1 16
2067	Do.	do.	—	Marutankudapumi 3 0 27
2068	Do.	do.	—	Mavadiyaddi 14 1 33
2069	Do.	do.	—	do. 9 2 5
2070	Do.	do.	—	do. 5 3 15
2071	Pottuvil	do.	—	Palliadimadu 4 2 0
Preliminary plan 1,230.				
Q 23	Pottuvil	K. Muttukumar	—	Pavakkaitoddam 11 0 18
Preliminary plan 1,229.				
2730	Pottuvil	T. Mirasaivulevvai	—	Andeniaveli 16 2 35
Preliminary plan 1,231.				
2731	Pottuvil	General sale	—	Siriaveveddai 29 3 36
2732	Do.	do.	—	do. 12 3 19
2733	Do.	do.	—	do. 22 0 31
2734	Do.	do.	—	do. 47 1 16

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
			Preliminary plan 1,232.				
2737	Pottuvil	General sale	—	Sinnesemanattakadu	20	3	5
2738	Do.	do.	—	do.	25	0	15
2739	Do.	do.	—	do.	19	2	10
			Preliminary plan 1,238.				
2758	Pottuvil	General sale	—	Pottuwilveli	9	1	12
			Preliminary plan 1,728.				
5333	Pottuvil	P. H. Tamotarampillai	—	Kunchanadaikadu	21	0	11
			Preliminary plan 1,733.				
5347	Pottuvil	K. V. V. Muttukumaru	—	Sinneputaveli	28	3	34
5348	Do.	General sale	—	do.	19	3	32
			Preliminary plan 1,736.				
5355	Pottuwil	J. Atamlevvaipodi	—	Chenai and garden	3	0	17
5356	Do.	do.	—	do.	2	2	2
			Preliminary plan 1,183.				
T 15	Komari	Sutu Nilemai	—	Madattuppudiveli	15	2	11
			Preliminary plan 1,607.				
4441	Panama	A. Aliarlevvai	—	Rakamveli	15	2	10
4442	Do.	do.	—	do.	4	0	23
			Preliminary plan 1,255.				
2859	Panama	General sale	—	Ulpasaiveli	14	0	12
			Preliminary plan 1,257.				
V 23	Panama	Sutu Nilemai	—	Virakodaiveli	19	2	28
X 23	Do.	do.	—	Pallaveli	26	0	37
2889	Do.	General sale	—	Makulpokuna	4	3	6
2890	Do.	do.	—	do.	41	2	23
Z 23	Do.	Kiribanda Lekkama	—	Puranveli	12	1	21
2891	Do.	General sale	—	do.	2	1	22
2892	Do.	do.	—	do.	9	1	27
B 24	Do.	Sutu Nilemai	—	Mulliaveli	25	2	11
2893	Do.	Kiribanda Lekkama	—	do.	37	3	28
2894	Do.	Sutu Nilema	—	Open land	60	0	0
2895	Do.	General sale	—	do.	0	0	10
C 24	Do.	—	Hinagappu	Tobacco land	0	0	17
2896	Do.	—	P. H. Lasamappu	Unplanted	0	1	0
2897	Do.	—	K. Kantan	do.	0	0	14
D 24	Do.	—	Kalurala	Tobacco land	0	0	29
E 24	Do.	—	K. Muttu	Cocoanuts 30 years old	0	0	27
F 24	Do.	—	P. H. Lasamappu	do.	0	0	26
2898	Do.	—	Kiri Banda	Unplanted	0	0	36
G 24	Do.	—	Bandara Udaiyar	Cocoanuts 30 years old	0	0	35
H 24	Do.	—	Hikhami Gamaralai	Cocoanuts 20 years old	0	0	35
I 24	Do.	—	Sutu Banda	do.	0	0	32
J 24	Do.	—	Pattippodimari	Cocoanuts 5 years old	0	0	32
K 24	Do.	—	Sutu Nilemai	Unplanted	0	0	17
L 24	Do.	—	Palinguralai Naidai	Cocoanuts 5 years old	0	1	3
2899	Do.	General sale	—	Unplanted	0	0	16
M 24	Do.	—	Hin Bandara	Cocoanuts 4 years old	0	0	32
2900	Do.	—	Henamulaiappu	Unplanted	0	0	7
N 24	Do.	—	Palippodi	Cocoanuts 2 years old	0	0	26
2901	Do.	—	do.	Unplanted	0	0	16
O 24	Do.	—	Ranappu	Cocoanuts 7 years old	0	0	16
2902	Do.	General sale	do.	Unplanted	0	0	4
2902	Do.	do.	do.	do.	0	0	13
P 24	Do.	—	Menikappu	Jak and mango	0	0	15
Q 24	Do.	—	Lasama	Cocoanuts 15 years old	0	0	25
R 24	Do.	—	Nallatampi	Cocoanuts 30 years old	0	0	28
2903	Do.	—	Sinnamullai	Unplanted	0	0	14
2904	Do.	—	General sale	do.	0	0	33
S 24	Do.	—	Sinnattampi	Cocoanuts 30 years old	0	0	20
T 24	Do.	—	Sinnamullai	Tobacco	0	0	27
U 24	Do.	—	Punchirala	do.	0	0	22
V 24	Do.	—	Menikappu	Cocoanuts 30 years old	0	0	30
W 24	Do.	—	Hutuappu	do.	0	0	32
2905	Do.	General sale	—	Unplanted	0	0	20
2906	Do.	do.	—	do.	0	0	22
2907	Do.	Kaluappu	—	do.	0	0	16
X 24	Do.	—	Mutalihami	Encroachment	0	1	18
2908	Do.	General sale	—	Unplanted	0	1	3
2909	Do.	do.	—	do.	0	0	5
Y 24	Do.	—	Hitihami	Planted	0	0	18
2910	Do.	General sale	—	Unplanted	0	0	21
Z 24	Do.	—	Kantapperumal	Cocoanut 12 years	0	1	26
A 25	Do.	—	Tampippodi	Cocoanut 10 years	0	0	32
2911	Do.	Mutalihami	—	Unplanted	0	0	18
2912	Do.	Viravannan	—	do.	0	0	23
B 25	Do.	—	Nilasinna	Yams	0	0	29
C 25	Do.	—	Lokkurala	Cocoanut 4 years	0	0	24
D 25	Do.	—	V. Paramakkuddi	do.	0	0	26



Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
2913	Panama	P. H. Lasamappu	—	Unplanted	0 0 16
2914	Do.	General sale	—	Open lowland	23 3 21
2915	Do.	do.	—	do.	26 0 0
2916	Do.	do.	—	Unplanted	0 0 18
2236	Komari	M. Chuppiramaniam	—	Vaddavannete	19 1 36
5342	Do.	General sale	—	Mukattuvarattun- tivukkadu	5 0 10
5343	Do.	do.	—	do.	3 3 32
5345	Do.	do.	—	do.	21 2 16
5346	Do.	do.	—	do.	14 0 34

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 497, E. P.

கொலோனியல் சர்க்கரித்தார ஆபீசில்,  
கொழும்பு, 1894 ம் (ஓ) ஐப்பசிமீ 22 ந் உ.

1894 ம் (ஓ) மாகழிமாதம் 5 ந் தித்தியாகிய புதன்கிழமையிலு மசனையடுத்த நாட்களிலும் பொத்தலை வாடியில் கிழக்குமாகாணத்து கவற்ணமேநது ஏசனறவாகனால இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூரிய காணத்தண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏவத்திற்குறி வற்பார.

காணித்தண்டுகள், கிழக்குமாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்கிலிருக்கின்றன.  
படம் 1,169, பாணகை. குறிச்சி—பொத்தலை.

இல.	கேள்விக்காரன பெயர்.	உரித்தாளியின் பெயர்.	விவரம்.	கீசாலம். அ. ரு. பெ.
2049	அந்திரிச டி. சிலவா	—	ஊறனிகூடா	5 1 11
2050	அபயநாயகக	—	ஊ	4 0 36
2051	பொ. த கதிராகாமா	—	ஊ	6 2 0
2052	கண்ணப்பன	—	ஊ	17 1 31
2053	சுதுநிலமை	—	புானபூமி	32 3 34
2054	முத்துவண்டா	—	ஊ	19 2 14
2055	பொதுவிற்பனவு	—	ஆக்குப்பாமங்கைபுானபூமி	7 3 25
2056	ஊ	—	மணலோடைவடடை	32 1 24

படம் 1,170. குறிச்சி—வடடிவெளி.

2057	பொதுவிற்பனவு	—	புானபூமி	26 2 34
2058	ஊ	—	ஊ	8 1 36
2059	ஊ	—	கிரிமடுதூடைபூமி	16 0 34
2061	ஊ	—	பரியபுதுவெளி	52 3 0
2062	ஊ	—	மருத்தங்குடாப்பூமி	3 3 33
2063	ஊ	—	ஊ	10 2 35
2064	ஊ	—	புானபூமி	17 3 6
2065	ஊ	—	ஊ	30 1 2
2066	ஊ	—	ஊ	9 1 16
2067	ஊ	—	ஊ	3 0 27
2068	ஊ	—	மருத்தங்குடாப்பூமி	14 1 33
2069	ஊ	—	மாவடிவடடை	9 2 5
2070	ஊ	—	ஊ	5 3 15

குறிச்சி—பொத்தலை.

2071	ஊ	—	பாளையடிமடு	4 2 0
Q 23	க. முத்துக்குமாறு	படம் 1,230.	பாவககாய்தோட்டம்	11 0 18
2730	தொ. மீராசாயவுலவவ	படம் 1,229.	அந்தனியாவெளி	16 2 35
2731	பொதுவிற்பனவு	படம் 1,231.	சிரியாவைவடடை	29 3 36
2732	ஊ	—	ஊ	12 3 19
2733	ஊ	—	ஊ	22 0 31
2734	ஊ	—	ஊ	47 1 16
2737	ஊ	படம் 1,232.	சினசெமனாத்தக்காரி	20 3 5
2738	ஊ	—	ஊ	25 0 15
2739	ஊ	—	ஊ	19 2 10
2758	பொதுவிற்பனவு	படம் 1,238.	பொத்தலைவெளி	9 1 12

இல.	கேள்விகாரண பெயர்.	உரிததாளியின் பெயர்.	விவரம்.	விசாலம்.
		பட்டம் 1,728.		அ. மு. பெ.
5333	பொ. த. தாமோதரம் பிள்ளை	—	குஞ்சுதேடைக்காரி	21 0 11
		பட்டம் 1,733.		
5347	க. வ. வீ. முத்துக்கு மாரு	—	சினனப்பதுவெளி	28 3 34
5348	பொதுவிற்பனவு	—	ஹெடி	19 3 32
		பட்டம் 1,736.		
5355	இ. ஆதமலெவவைப் போடி	—	தோட்டம்	3 0 17
5356	ஹெடி	—	ஹெடி	2 2 2
		பட்டம் 1,183.	குறிச்சி—கோமாரி.	
T 15	சுதுநிலமை	—	மடத்துப்புடிவெளி	15 2 11
		பட்டம் 1,607.	குறிச்சி—பானகை.	
4441	அ. அலியாரலெவவை	—	இராகமவெளி	15 2 10
4442	ஹெடி	—	ஹெடி	4 0 23
		பட்டம் 1,255.		
2859	பொதுவிற்பனவு	—	உளபசைவெளி	14 0 12
		பட்டம் 1,257.		
Q 23	சுதுநிலமை	—	வீராகொடைவெளி	19 2 23
X 23	ஹெடி	—	பள்ளவெளி	26 0 37
2889	பொதுவிற்பனவு	—	மஞ்சளப்பொக்குள	4 3 6
2890	ஹெடி	—	ஹெடி	41 2 23
Z 23	கிறிவண்டாரலேககம்	—	புளவெளி	12 1 21
2891	பொதுவிற்பனவு	—	ஹெடி	2 1 22
2892	ஹெடி	—	ஹெடி	9 1 27
B 24	சுதுநிலமை	—	முலையாவெளி	25 2 11
2893	கிறிவண்டாரலேககம்	—	ஹெடி	37 3 28
2894	சுதுநிலமை	—	வெட்டைப்பூமி	60 0 0
2895	பொதுவிற்பனவு	—	ஹெடி	0 0 10
C 24	ஹெடி	ஈங்குப்பு	புறையிலைத்தோட்டம்	0 0 17
2896	ஹெடி	பொ. த. லாசமாஅப்பு	ஹெடி செய்கைப்பண்ணை	0 1 0
			தது	0 0 14
2897	ஹெடி	க. கந்தன	ஹெடி	0 0 14
D 24	ஹெடி	களுரூளை	புறையிலைத்தோட்டம்	0 0 29
E 24	ஹெடி	க. முத்து	தென்னந்தோட்டம்	0 0 27
F 24	ஹெடி	பொ. த. லாசமாஅப்பு	ஹெடி	0 0 26
2898	ஹெடி	கிறிவண்டார	செய்கைப்பண்ணைப்படாத	0 0 36
			தது	0 0 35
G 24	ஹெடி	வண்டாரஉடையார	தென்னந்தோட்டம்	0 0 35
H 24	ஹெடி	இ. கமரூளை	ஹெடி	0 0 32
I 24	ஹெடி	சுதுவண்டார	ஹெடி	0 0 32
J 24	ஹெடி	பத்தியப்போடிமாறி	ஹெடி	0 0 32
K 24	ஹெடி	சுதுநிலமை	செய்கைப்பண்ணைப்படாத	0 0 17
			பூமி	0 1 3
L 24	ஹெடி	பொலகுரூளை நயிதே	தென்னந்தோட்டம்	0 0 16
2899	ஹெடி	—	செய்கைப்பண்ணைப்படாத	0 0 16
			த பூமி	0 0 32
M 24	ஹெடி	கம்பண்டாரஅப்பு	தென்னந்தோட்டம்	0 0 7
29900	ஹெடி	ஈனமுலைஅப்பு	செய்கைப்பண்ணைப்படாத	0 0 26
			பூமி	0 0 26
N 24	ஹெடி	பாலிப்போடி	தென்னந்தோட்டம்	0 0 16
2901	ஹெடி	ஹெடி	செய்கைப்பண்ணைப்படாத	0 0 16
			பூமி	0 0 4
O 24	ஹெடி	இராணப்பா	தென்னந்தோட்டம்	0 0 13
2902	ஹெடி	—	செய்கைப்பண்ணைப்படாத	0 0 15
			பூமி	0 0 25
2902½	ஹெடி	—	ஹெடி	0 0 28
P 24	—	மெனிக்ககஅப்பு	மாநதோட்டம்	0 0 14
Q 24	—	லாசமா	தென்னந்தோட்டம்	0 0 33
R 24	—	நலலதம்பி	ஹெடி	0 0 20
2903	—	சினனமுலலை	செய்கைப்பண்ணைப்படாத	0 0 14
			பூமி	0 0 33
2904	—	பொதுவிற்பனவு	ஹெடி	0 0 27
S 24	—	சினனத்தம்பி	தென்னந்தோட்டம்	0 0 27
T 24	—	சினனமுலலை	புறையிலைத்தோட்டம்	0 0 27

இல.	கேள்விக்கான பெயர்.	உரித்தாளியின் பெயர்.	வீவரம்.	வீசராலம். ஏ. மா. பெ.
U 24	—	புருசுரூளை	புறையிலைத் தோட்டம்	0 0 22
V 24	—	மெணிகப்பு	தென்னந்தோட்டம்	0 0 30
W 24	—	உதுவப்பு	—	0 0 32
2905	பொதுவற்பனவு	—	செய்கைபண்ணப்படாதபூமி	0 0 20
2906	—	—	—	0 0 22
2907	—	கருவப்பு	—	0 0 16
X 24	—	முதலிசூமி	கூட்டிபிடித்தபூமி	0 1 18
2908	பொதுவற்பனவு	—	செய்கைபண்ணப்படாதபூமி	0 1 3
2909	—	—	—	0 0 5
Y 24	—	இற்றிசூமி	வானைத்தோட்டம்	0 0 18
2910	பொதுவற்பனவு	—	செய்கைபண்ணப்படாதபூமி	0 0 21
Z 24	—	கந்தா பெருமான	தென்னந்தோட்டம்	0 1 26
A 25	—	தம்பிப்போடி	—	0 0 32
2911	முதலிசூமி	—	செய்கைபண்ணப்படாதபூமி	0 0 18
2912	வீரவண்ணை	—	—	0 0 23
B 25	—	நலலசினனே	கிளங்குத்தோட்டம்	0 0 29
C 25	—	லொகசூரூளை	தென்னந்தோட்டம்	0 0 24
D 25	—	வ. பாமசூட்டி	—	0 0 26
2913	பொ. த. லாசமஅப்பு	—	செய்கைபண்ணப்படாதபூமி	0 0 16
2914	பொதுவற்பனவு	—	வெட்டைபூமி	23 3 21
2915	—	—	—	26 0 0
2916	—	—	செய்கைபண்ணப்படாதபூமி	0 0 18
பட்டம் 1,180. சூறிச்சி—காமாரி.				
2236	ம. சுப்பிரமணியம்	—	வட்டவாவெளி	19 1 36
பட்டம் 1,732.				
5342	பொதுவற்பனவு	—	முகத்துவாரத்து தீவுகாடு	5 0 10
5343	—	—	—	3 3 32
5345	—	—	—	21 2 16
5346	—	—	—	14 0 34

இக்காணிக்களைப்பற்றிய மேலதனைமான விளம்பரங்களையும் விற்பனைக்கொருநாள் அளவிற்கு உடனடியாக அச்சுறுத்த துறையினரின் உத்தேசம் பற்றி மட்டக அலுவலர் அலுவலகம் ஓர் அறிவிப்பை வெளியிட்டுள்ளார்.

அதிகாரம் தேசாதிபதியவர்களினது கட்டளையின்படி,  
ஈ. நோவெல் உவாக்கா,  
இராசாங்க லிசுதா.

## LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,110, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, October 20, 1894.

ON Tuesday, December 4, 1894, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up to auction, at his Office in Chilaw Kachchéri, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 1,952.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
9887	Nalladarankattuwa	G. Chandrasekara Appuhami	Heavy jungle	16 3 26

Further information respecting this land can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,110 N.-W. P.

වර්ෂ 1894 ක්වු ඔක්තෝබර් මස 22 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපති උත්තරාණයේ කන්තෝරුවේදී.

හලාවත දිසාවේ ආණ්ඩුවේ උපළුපත්කරන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වු දෙසැම්බර් මස 4 වෙනි දිනවු අගහරුවාදා 1 ව හලාවත කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

හලාවත දිසාවේ වයඹ පළාතේ උතුරුපිටියලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1 ක්. සිතියම 1,952. ගම—නල්ලදරත්තවුව.

නො.	ඉල්ලුම්කාරයාගේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත.
9887	ජ. වන්දනේකර අප්පුහාමි	ඔවුන්හ	කැලාව	අ. රු. ප. 16 3 26

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් උත්තරාණයේගෙන්ද, විකිණීමේ කොන්දේසිය ගැණ හලාවත උපළුපත්කරන්නාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානත්වයන්සේගේ ආඥාවලය,  
ජ. නොල්ල් වාකර්,  
මහසෙනසුනාධිපති වර්ෂ.

No. 1,111, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, October 25, 1894.

ON Tuesday, December 18, 1894, at 12 o'clock noon, the Government Agent for the North-Western Province will put up to auction, at his Office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the divisions noted below of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,739.—Katugampola hatpattu.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Z 720	Bopitiya	Mayilagahamukulana	Banda, late Arachchi	Cocoanut plants	3 0 26
Upset price,—Rs. 10 an acre.					
Preliminary plan 437.—Weudawili hatpattu.					
3104	Rambodagala	Nikalandabogahamulahena	The Crown	Chena	3 1 23
Preliminary plan 430.—Weudawili hatpattu.					
3081	Rambodagala	Petmagalanda Abatunagawahena	Crown	Jungle	0 2 18
3082	Do.	do. Madawalagawahena	do.	do.	0 3 3
Preliminary plan 438.—Weudawili hatpattu.					
3105	Rambodagala	Nikalandasera gahamulahena	Crown	Chena	0 3 8
3106	Do.	Berawagodamuttettuwahena	do.	do.	2 3 24
3108	Do.	Gangodalanda-ambegahamulapillewa	do.	Pillewa	0 3 22

Upset price,—Rs. 12.50 an acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,111, N.-W. P.

වර්ෂ 1894 ක්වු ඔක්තෝබර් මස 25 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපති උත්තරාණයේ කන්තෝරුවේදී.

වයඹ දිසාවේ ආණ්ඩුවේ උපළුපත්කරන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වු දෙසැම්බර් මස 18 වෙනි දිනවු අගහරුවාදා දවල් 1 ව කුරුණෑගල කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

වයඹ දිසාවේ මෙහි පහත සඳහන්කරණ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි හතක්.

සිතියම 1,739. කවුගම්පල හත්පත්තුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත.
Q720	බෝපිටිය	මයිලගහ මුකලාන	බන්ඩා හිටපු ආරම්භිල	පොල්පැල ඇති ඉඩම 3	අ. රු. ප. 0 26

කියමකරණලද මුදල අත්කරයකට රුපියල් 103.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
3104	රම්බොඩගල	කිකලන්දේ බෝගහමුල හේන	සිතියම 437. වැවුඩවිලි හත්පත්තුව. රාජසත්තක	හේන	3 1 23
3081	රම්බොඩගල	පෙන්නේලන්ද ඇහැ වුවහාව හේන	සිතියම 430. රාජසත්තක	කැලාව එම	0 2 18
3082	එම	එම මඩවලගාව හේන	එම	එම	0 3 3
3105	එම	කිකලන්දේ සේර ගහමුල හේන	සිතියම 438. රාජසත්තක	හේන	0 3 8
3106	එම	බෙරවාගොඩ මුත් කෙට්ටුව හේන	එම	එම	2 3 34
3108	එම	ගන්නොවිලන්දේ අඹගහමුල පිල්ලාව	එම	පිල්ලාව	0 3 22

නියමකරණලද මුදල අක්කරයක් රුපියල 10යි.  
මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ස්කරුලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැන කුරුකැගල ආණ්ඩුවේ ඒජන්තලන්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.  
ආණ්ඩුකාර උතුමාගත්වහත්සේගේ ආඥාවලෙස,  
ජී. නොඑල් වාකර්,  
මහසෙක්කාරීස් මමහ.

No. 1,112, N.-W. P. Colonial Secretary's Office, Colombo, October 25, 1894.

ON Tuesday, December 18, 1894, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his Office in Haldanduwana Resthouse, the under-mentioned portions of Crown Land, on the terms approved by Government.

Twenty-eight allotments of land situated in the Pitigal korale south division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Description.	Extent. A. R. P.
Preliminary plan 1,994. Claimant—Crown.			
9964	Koswatta	Forest	4 3 0
9965	Do.	do.	4 0 4
9966	Do.	do.	2 2 31
9967	Do.	do.	3 2 38
9968	Do.	do.	2 0 27
9969	Do.	do.	2 0 22
9970	Do.	do.	2 2 4
9971	Do.	do.	2 0 12
9972	Do.	do.	3 0 22
Preliminary plan 1,185. Claimant—Samuel Naide.			
G 833	Kachchirawa	Cocoanut garden	1 2 0
H 833	Do.	Jungle	9 3 28
Preliminary plan 234. Claimant—Crown.			
2252½	Kirimetiya	Jungle	6 1 0
2252½	Do.	do.	2 0 34
2252¾	Do.	do.	14 0 22
Preliminary plan 586.			
B 203	Tabbowa	Bare land	0 3 4
Preliminary plan 1,301.			
6839	Haldanduwana	Jungle	13 0 0
6843	Do.	do.	0 1 0
6857	Kahatawila	do.	8 1 36
Preliminary plan 61. Claimant—M. Sendriya.			
Z 6	Kottaramulla	Field	7 0 21
Claimant—Banduluwa.			
J 7	Kottaramulla	Field	4 2 18
Claimant—Crown.			
B 8	Kottaramulla	Jungle	0 2 14
Claimant—Sinna Tambi Pillai.			
O 12	Kottaramulla	Chena	18 1 26
Preliminary plan 1,507. Claimant—M. B. Abeyaratna.			
Q 683	Bujjampola	Low jungle	1 0 14

Lot.	Village	Description.	Extent. A. R. P.
Claimant—W. D. Lewis.			
R 683	Bujjampola	Low jungle	1 2 1
Preliminary plan 2,053. Claimant—Crown.			
10173	Koswatta	Jungle	2 0 35
10174	Do.	do.	14 3 10
Z 1071	Do.	Young cocoanut	5 3 30
10175	Do.	Jungle	3 9 25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.  
By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

විෂි 1894 ක්වු ඔක්තෝබර් මස 25  
No. 1,112, N.-W. P. වෙනි දින කොලම් මහසෙක්කාරීස්ලන්තාත්සේගේ කන්තෝරුවේදිස.

ලාවන දිසාවේ ආණ්ඩුවේ උපඒජන්තලන්තාත්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1894 ක්වු දෙසැම්බර් මස 18 වෙනි දිනවු අඟහරුවාදු 1ට හාල්දඹුවන නානාසමේදී බේරීමට හෙවත් වෙන්දේසි කර විකුනනට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ හලාවන පලාතේ දකුණු පිවිහල් කෝරලේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි 24යි.

නො.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
9964	කොස්වත්ත	මුකලාන	4 3 0
9965	එම	එම	4 0 4
9966	එම	එම	2 2 31
9967	එම	එම	3 2 38
9968	එම	එම	2 0 27
9969	එම	එම	2 0 22
9970	එම	එම	2 2 4
9971	එම	එම	2 0 12
9972	එම	එම	3 0 22

නො.	ගම.	අකුම.	මහක. අ. රු. ප.	නො.	ගම.	අන්දම.	මහක. අ. රු. ප.
සිතියම 1,185.				අයිතිකම කියන්නා—සාමුවෙල් නයිදෙ.			
G 833	කවිචරාව	පොල්වත්ත	1 2 0	O 12	කොට්ටරමුල්ල	හේන	18 1 26
H 833	එම	කැලාව	9 3 28	සිතියම 1,507.			
සිතියම 234. අයිතිකම කියන්නා—ඔටුන්න.				අයිතිකම කියන්නා—ඇම්. බී. අබෙරත්න.			
2252 $\frac{1}{4}$	කිරිමැටියාන	කැලාව	6 1 0	Q 683	බුජ්ජම්පොල	මිටි කැලාව	1 0 14
2252 $\frac{1}{2}$	එම	එම	2 0 34	අයිතිකම කියන්නා—විචිලිචි. ඩී. එච්ස්.			
2252 $\frac{3}{4}$	එම	එම	14 0 22	R 683	බුජ්ජම්පොල	මිටි කැලාව	1 2 16
සිතියම 586.				සිතියම 2,053. අයිතිකම කියන්නා—ඔටුන්න.			
B 203	තඹබෝව	මුඩුබිම	0 3 4	10173	කොස්වත්ත	කැලාව	2 0 35
සිතියම 1,301.				10174	එම	එම	14 3 10
6839	සාල්දඹුවන	කැලාව	13 0 0	Z 1071	එම	පැලපොල්	5 3 30
6843	එම	එම	0 1 0	10175	එම	කැලාව	3 0 25
6857	කහට්ටිල	එම	8 1 36	මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජන රාජ්ජන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි හලාවක ආණ්ඩුවේ උපඵ්ජන්තරන්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.			
සිතියම 61. අයිතිකම කියන්නා—ඇම්. සෙන්ට්‍රියා.				ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාවලෙස,			
Z 6	කොට්ටරමුල්ල	කුඹුර	7 0 21	ජ. නොඵල් වාකර්,			
අයිතිකම කියන්නා—බන්දුඑවා.				මහසෙක්‍රධාරීස් වමිහ.			
T 7	කොට්ටරමුල්ල	කුඹුර	4 2 18				
අයිතිකම කියන්නා—ඔටුන්න.							
B 8	කොට්ටරමුල්ල	කැලාව	0 2 14				

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 175, P. OF U. Colonial Secretary's Office, Colombo, October 22, 1894.

ON Tuesday, November 27, 1894, at 12 noon, the Government Agent for the Province of Uva will put up to auction, at his Office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva. Preliminary plan 414. Applicant—Mr. C. H. Bagot.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1391	Paranagama	Periangalagawakele	The Crown	Patana and forest	4 2 0
1396	Do.	do.	do.	do.	15 1 28
1397	Do.	Medagalakele	do.	do.	4 2 9
1398	Do.	—	do.	do.	0 3 38

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Badulla.

By His Excellency the Governor's command, E. NOEL WALKER, Colonial Secretary.

No. 175, P. OF U. වමි 1894 ක්වු ඔක්තෝබර් මස 22 වෙනි දින කොලුම් මහසෙක්‍රධාරීස් උන්තාන්සේගේ කන්තෝරුවේදී.

ඉහත දිසාවේ ආණ්ඩුවේ ඵ්ජන්තරන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1894 ක්වු නොවැම්බර් මස 27 වෙනි දින වූ අහනරුවාද දවල් 12ට බදුළු කවිවේර්සේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

උඉව දිසාවේ බදුළු පලාතෝ උඩුකිඳ කොට්ඨාසයේ පිහිටායීමෙන බිම්කැබේලි 4ක්.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහක. අ. රු. ප.
1391	පරණගම	පරේස්සංගලගාවා කැලේ	ආණ්ඩුව	පහත සහ කැලේ	4 2 0
1396	එම	එම	එම	එම	15 1 28
1397	එම	මැදඅගලේකැලේ	එම	එම	4 2 9
1398	එම	එම	එම	එම	0 3 38

අක්කරයක් රූපියල් 10 සිට විකුණනු ලැබේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර් ජනරාල් ජන්තාන්සේගෙන්ද, විකුණුමගැණ කොරතුරු බදුල්ලේ ආණ්ඩුවේ ඵ්ජන්තරන්තාන්සේගෙන්ද දැනගතහැකිය.

ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාවලෙස, ජ. නොඵල් වාකර්, මහසෙක්‍රධාරීස් වමිහ.

No. 176, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, October 22, 1894.

ON Tuesday, November 27, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his Office in the Kachcheri, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.  
Preliminary plan 414. Applicant—Mr. C. H. Bagot.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1395	Paranagama	Himbiliyagahagawakele	Crown	Patana	55 2 0

Upset price,—Rs. 10 per acre.

Further information regarding this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Badulla.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 176, P. OF U.

වම 1894 ක්වු ඔක්තෝබර් මස 22 වෙනි දින කොළඹ මහසෙක්කුකාරීස් උත්තාන්සේගේ කන්කෝරුවේදීය.

උව දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1894 ක්වු නොවැම්බු මස 27 වෙනි දිනවූ අගහරුවාද 120 බදු එ කවිවේරියේදී වෙන්දේසිකර විකුනනට යෙදෙනවා ඇත.

උව දිසාවේ බදු පලාතේ උඩුකිද කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි එකක්.  
සිතියම 414. ඉල්ළුමිකාරයා—සී. එච්. බැගට් මහත්මයා.

කො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අත්දම.	මහත. අ. රු. ප.
1395	පරණගම	හිම්බිලියගහගාවා කැලේ	ආණ්ඩුව	පහත	55 2 0

අක්කරයක් රුපියල් 10යේ සිට විකුනනු ලැබේ.

මේ ඉඩම ගැණ වැඩිදුර තොරතුරු සර්වේසර්ජන් උත්තාන්සේගෙන්ද, විකුනුම ගැණ තොරතුරු බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන්ද දැනගත හැකිය.

ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,  
ඊ. නොඑල් වාකර්,  
මහසෙක්කුකාරීස් වමහ.

No. 177, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, October 28, 1894.

ON Friday, December 14, 1894, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his Office in the Resthouse at Alutnuwara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-three allotments of land situated in the Bintenna division of the Badulla District of the Province of Uva.

Preliminary plan 404.

Lot.	Village.	Description.	Extent. A. R. P.	Upset Price. Rs. c.	Lot.	Village.	Description.	Extent. A. R. P.	Upset Price. Rs. c.
1354	Horabora in Bintenna	Field	4 0 13	41 0	N 48	Horabora in Bintenna	Field	0 2 17	7 0
Y 47	Do.	do.	2 3 6	30 0	O 48	Do.	do.	0 3 4	10 0
Z 47	Do.	do.	4 0 15	41 0	P 48	Do.	do.	1 0 33	13 0
A 48	Do.	do.	5 3 22	60 0	Q 48	Do.	do.	0 3 0	8 0
1355	Do.	do.	1 3 11	20 0	R 48	Do.	do.	1 1 5	13 0
1356	Do.	do.	0 0 21	2 0	S 48	Do.	do.	6 0 35	63 0
1357	Do.	do.	0 3 20	10 0	T 48	Do.	do.	8 0 14	81 0
B 48	Do.	do.	0 1 20	5 0	U 48	Do.	do.	3 2 8	36 0
C 48	Do.	do.	3 2 36	38 0	V 48	Do.	do.	2 1 13	23 0
D 48	Do.	do.	3 0 9	31 0	W 48	Do.	do.	1 3 25	18 0
E 48	Do.	do.	5 0 13	51 0	X 48	Do.	do.	2 2 15	26 0
F 48	Do.	do.	3 3 13	40 0	Y 48	Do.	do.	1 0 11	11 0
G 48	Do.	do.	4 1 8	43 0	1358	Do.	do.	1 3 24	19 0
H 48	Do.	do.	3 3 12	40 0	Z 48	Do.	do.	0 3 31	9 0
I 48	Do.	do.	5 1 4	53 0	A 49	Do.	do.	0 3 28	9 0
J 48	Do.	do.	2 0 30	22 0	B 49	Do.	do.	2 2 25	27 0
K 48	Do.	do.	7 3 25	80 0	C 49	Do.	do.	0 3 20	9 0
L 48	Do.	do.	1 2 1	18 0	D 49	Do.	do.	0 3 34	10 0
M 48	Do.	do.	0 3 12	10 0	E 49	Do.	do.	0 1 16	4 0
					F 49	Do.	do.	1 1 11	15 0
					G 49	Do.	do.	0 1 23	5 0
					H 49	Do.	do.	0 1 2	3 0
					I 49	Do.	do.	0 2 21	7 0
					J 49	Do.	do.	0 2 36	8 0
					K 49	Do.	do.	1 0 10	11 0
					L 49	Do.	do.	0 2 18	6 0
					M 49	Do.	do.	3 2 39	38 0
					N 49	Do.	do.	10 1 37	103 0
					O 49	Do.	do.	3 3 33	40 0
					P 49	Do.	do.	4 1 4	43 0
					Q 49	Do.	do.	3 2 21	36 0
					R 49	Do.	do.	0 1 11	3 0
					S 49	Do.	do.	2 0 4	21 0

Lot.	Village.	Description.	Extent.			Upset Price. Rs. c.
			A.	R.	P.	
T 49	Horabora in Bintenna	Field	0	1	1	3 0
U 49	Do.	do.	1	1	38	15 0
V 49	Do.	do.	2	2	32	26 0
V 49½	Do.	do.	1	2	28	17 0
W 49	Do.	do.	1	3	11	18 0
X 49	Do.	do.	2	1	11	23 0
Y 49	Do.	do.	0	2	2	6 0
Z 49	Do.	do.	1	0	20	12 0
A 50	Do.	do.	1	2	9	16 0
1359	Do.	do.	5	1	8	53 0
B 50	Do.	do.	1	0	18	12 0

Further information concerning these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 28  
No. 177, P. OF U. වෙනි දින කොළඹ මහසෙන  
කාරිස්ථානයන්සේගේ කන්  
කෝරුවේදිය.

ඉව දියාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්කාන්සේ විසින්  
මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක  
ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ  
දෙසැම්බර් මස 14 වෙනි දින වූ සිකුරුදා දවල් 1 ව බදු එ  
කවීමේදී වෙන්දේසිකර විකුනනට යෙදෙනවා  
ඇත.

ඉවදියාවේ බදු එ පලාතේ බිත්තැනක කොටසකසේ  
විකිටානිබෙන කිම්කැබෙලි 63ක්.

සිතියම 404. ඉල්ලීමකාරයා—ආණ්ඩුව.  
අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	අන්දම.	මහත.		නියම ගනන.	
			අ. රු. ප.	රු. ශ.		
1354	බිත්තැන්ගේ හොර බොර	කුඹුර	4	0	13	41 0
Y 47	එම	එම	2	3	6	30 0
Z 47	එම	එම	4	0	15	41 0
A 48	එම	එම	5	3	22	60 0
1355	එම	එම	1	3	11	20 0
1356	එම	එම	0	0	21	2 0
1357	එම	එම	0	3	20	10 0
B 48	එම	එම	0	1	20	5 0
C 48	එම	එම	3	2	36	38 0
D 48	එම	එම	3	0	9	31 0
E 48	එම	එම	5	0	13	51 0
F 48	එම	එම	3	3	13	40 0
G 48	එම	එම	4	1	8	43 0
H 48	එම	එම	3	3	12	40 0
I 48	එම	එම	5	1	4	53 0
J 48	එම	එම	2	0	30	22 0

නො.	ගම.	අන්දම.	මහත.		නියම ගනන.	
			අ. රු. ප.	රු. ශ.		
K 48	බිත්තැන්ගේ හොර බොර	කුඹුර	7	3	25	80 0
L 48	එම	එම	1	2	1	18 0
M 48	එම	එම	0	3	12	10 0
N 48	එම	එම	0	2	17	7 0
O 48	එම	එම	0	3	4	10 0
P 48	එම	එම	1	0	33	13 0
Q 48	එම	එම	0	3	0	8 0
R 48	එම	එම	1	1	5	13 0
S 48	එම	එම	6	0	35	63 0
T 48	එම	එම	8	0	14	81 0
U 48	එම	එම	3	2	8	36 0
V 48	එම	එම	2	1	13	23 0
W 48	එම	එම	1	3	25	18 0
X 48	එම	එම	2	2	15	26 0
Y 48	එම	එම	1	0	11	11 0
1358	එම	එම	1	3	24	19 0
Z 48	එම	එම	0	3	31	9 0
A 49	එම	එම	0	3	28	9 0
B 49	එම	එම	2	2	25	27 0
C 49	එම	එම	0	3	20	9 0
D 49	එම	එම	0	3	34	10 0
E 49	එම	එම	0	1	16	4 0
F 49	එම	එම	1	1	11	15 0
G 49	එම	එම	0	1	23	5 0
H 49	එම	එම	0	1	2	3 0
I 49	එම	එම	0	2	21	7 0
J 49	එම	එම	0	2	36	8 0
K 49	එම	එම	1	0	10	11 0
L 49	එම	එම	0	2	18	6 0
M 49	එම	එම	3	2	39	38 0
N 49	එම	එම	10	1	37	103 0
O 49	එම	එම	3	3	33	40 0
P 49	එම	එම	4	1	4	43 0
Q 49	එම	එම	3	2	21	36 0
R 49	එම	එම	0	1	11	3 0
S 49	එම	එම	2	0	4	21 0
T 49	එම	එම	0	1	1	3 0
U 49	එම	එම	1	1	38	15 0
V 49	එම	එම	2	2	32	26 0
V 49½	එම	එම	1	2	28	17 0
W 49	එම	එම	1	3	11	18 0
X 49	එම	එම	2	1	11	23 0
Y 49	එම	එම	0	2	2	6 0
Z 49	එම	එම	1	0	20	12 0
A 50	එම	එම	1	2	9	16 0
1359	එම	එම	5	1	8	53 0
B 50	එම	එම	1	0	18	12 0

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජන  
රාජ් උන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ  
කාරණා ඉව දියාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්කා  
න්සේගෙන්ද දැනගතව පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලට,  
ජ. නොඑල් වාකර්,  
මහසෙනකාරිස් වම්භ.



LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 187, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, October 18, 1894.

ON Tuesday, December 11, 1894, at 1 P.M., the Assistant Government Agent for the Kegalla District of the Province of Sabaragamuwa will put up for sale or settlement, at his Office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Kegalla District of the Province of Sabaragamuwa.  
Preliminary plan 112.—Lower Bulatgama. Situation—Uragala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Value of
				A.	R. P.	Timber.
						Rs. c.
2279 c	Badalpitiyahena and other chenas	Crown	Chena	13	2 0	12 50
866	Preliminary plan 364.—Beligal Galgodahena	K. Kiri Banda and others	Situation—Kahagalla. Jungle	3	1 7	7 0
898	Preliminary plan 372.—Beligal Galgahanagalamukalana	K. Punchirala	Situation—Kahagalla. do.	3	1 14	6 50
899	Getaudahahenamukalana	G. Appuhami	do.	3	0 17	10 0
937	Preliminary plan 386.—Beligal Adugodalaragedeniyekumbura	B. Mudiyanse and others	Situation—Yattogoda. Field	0	0 26	—
8370	Preliminary plan 3,791.—Galboda Kahakotuwahena	P. Lentuwa Duraya and others	Situation—Galatara. Forest	8	0 15	—
N 479	Hakuruwilahena	J. Kiri Duraya	do.	0	3 9	—
O 479	Kurukohudeniyaawatta	P. Mohota Duraya and others	Garden	1	0 13	—
8371	Muwatikawehena	E. Kiri Duraya and others	Forest	4	3 30	—
1188	Preliminary plan 467.—Paranakuru Diyalaginagalehena	Crown	Situation—Hapuwita Pallegama. Forest	0	2 13	—
1189	Piramanayalehena	do.	Chena	0	2 20	—
5217	Preliminary plan 7,988.—Paranakuru Kindalakotuwehena	G. Sedara	Situation—Gantune. Low jungle	2	3 36	—

Upset price, —High lands Rs. 10 per acre, and mud lands Rs. 40.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 187, P. OF S.

වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 18 වෙනි දින කොළඹ

මහසෙනෙවුනාගේ උත්තරානන්දයේ කන්තෝරුවේදී.

සබරගමු දිසාවේ කැනල්ල දිස්ත්‍රික්කයේ උප්ප්පත්තලත්තානේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ දෙසැම්බර් මස 11 වෙනි අඟහරුවාද සවස 10 කැනල්ලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැනල්ල පලාතේ පිහිටා තිබෙන බිම්කැබලි 12යි.

සිතියම 112. පානවුලත්තේ. තිබෙන ස්ථානය—ඌරුගල.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම	මහත. අ. රු. ප.	වටිනාකම. රු. ග.
2279c	බඩල්පිටියේ සේන සහ තවත් සේන	ආණ්ඩුව	සේන	13 2 0	12 50
866	සිතියම 364. බෙලිගල්කෝරලේ ගන්දෙලතපත්තුවේ. ගල්ගොඩසේන	කේ. නිරිබන්ඩා සහ තවත් කැලේ	කේ. නිරිබන්ඩා සහ තවත් කැලේ	3 1 7	7 00
898	ගල්ගහනාගල මුකලාන	කේ. පුන්විල	එළු	3 1 14	6 50
899	ගෙටුච්චගහෙන මුකලාන	ජී. අප්පහාමි	එම	3 0 17	10 00
937	සිතියම 386. තිබෙන ස්ථානය—කපුපිටපත්තුවේ යටිවෝගොඩ. අඩුගොඩරලයේදෙනියේ කුඹුර	බී. මුදියන්සේ සහ තවත් කුඹුර	කුඹුර	0 0 26	—
8370	සිතියම 3,791. ගල්බඩකෝරලේ එගොඩපන පත්තුවේ. කහකොටුවසේන	පී. ලොන්තුච්චාදුරයා සහ තවත්	මුකලාන	8 0 15	—
N 479	තකුරුවිලසේන	ජේ. කිරුදුරයා	එම	0 3 9	—
O 479	කුරුකොහුදෙනියේවත්ත	පී. මොහොතාදුරයා සහ තවත්	වත්ත	1 0 13	—
8371	මුවටිකාවේ සේන	ජී. කිරුදුරයා සහ තවත්	මුකලාන	4 3 30	—
1188	සිතියම 467. පරනකුරුකෝරලේ දීපලභිතලේසේන	ආණ්ඩුව	එම	8 2 13	—
1189	පිරමානගලාසේන	එම	සේන	0 2 20	—

ලීවල  
මහත. වටිනාකම.  
අ. රු. ප. රු. ශ.

නො. ඉඩමේ නම. අයිතිකම්කරුන්ගේ නම. අත්දම.

සිතියම 7,988, පරනකුරුකෝරලේ මාවතපත්තුවේ. තිබෙන ස්ථානය—කඳුගලපත්තුවේ.  
5217 කිඳුලකොටුවේ භේන ඒ. සේදරා ලඳුකැලේ 2 3 36 —

මිලකර තිබෙන්නේ ගොඩබිම් අක්කරයක් රුපියල් 10 බැගින් සහ කුඹුරු අක්කරයක් රුපියල් 40 බැගින් වූයේ.  
මෙම ඉඩම් ගැණ උරුමවාසිකම් ඇති කෙනෙක් හැඟල්ලේ කවිචේරිය ඉදිරිපිටට පැමිණ විකිනෙන දවසට හෝ ඊට මත්තෙන් හමුවන්නේ උරුමවාසිකම් කිසාසිවිත්ව මිනැස.  
මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන්ගල් උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැන කාරණා කැඟල්ලේ ආණ්ඩුවේ උපදේශන උත්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.  
ආණ්ඩුකාර උතුමානත්වගන්සේගේ ආඥාවලෙස,  
ඊ. නොඑල් වාකර්,  
මහසෙක්කාරාජ වමිග.

**LAND ACQUISITION NOTICES.**

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a quarry for the Public Works Department, to wit:—

Preliminary plan 4,544.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
P 770	Ellepola	Millagahamulahena	E. Loku Banda	Chena and rock	0	0	22
Q 770	Do.	do.	Said to be claimed by Mr. Hacialby	do.	0	0	27
R 770	Do.	do.	E. Loku Banda	Chena	0	0	16
S 770	Do.	do.	Proprietor of title plan 68,766	do.	0	0	10
T 770	Do.	Udawaurnepitiahena	U. Loku Banda	do.	0	0	19
U 770	Do.	do.	H. Loku Banda and Ukku Banda	do.	0	0	10
V 770	Do.	do.	U. Loku Banda	do.	0	0	7

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Matale Kachcheri on December 12, 1894, at 12 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Matale Kachcheri,  
October 17, 1894.

G. SAXTON,  
Assistant Government Agent.

විෂි 1876 ක්වූ අවුරුද්දේ නොම්මර 3 වේ ආඥාවලෙස ගත්වෙහි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒකමි:—ඉඒවේරු දෙපාර්තමේන්තුවට ගල්ගැනීමට ස්ථානයක් කැනීම පිණිස මෙහි පහත සඳහන් වෙත ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලෙස" ගවෙහි කාණ්ඩයේ කරතිබෙන පංගාර්තුචල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වගන්සේගේ තිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩමනමි:—

නො.	ඉඩමේ නම.	ගම—ඇල්ලොපොල.		අත්දම.	මහත.		
		අයිතිකම් කිරුන්ගේ නම.			අ. රු. ප.		
P 770	මිල්ලගහමුල්ලභේන	ඊ. ලොකුබන්ධා	හේන සහ ගල්සකිත ඉඩම	එම	0	0	22
Q 770	එම	හැකල්බිලන්තැහේ	එම	එම	0	0	27
R 770	එම	ඊ. ලොකුබන්ධා	හේන	එම	0	0	16
S 770	එම	T. P. 68,766 පැලැහේ	ඉඩම අයිතිකාරයා	එම	0	0	10
T 770	උඩවාචන්සේපිටියේ	යූ. ලොකුබන්ධා	එම	එම	0	0	19
U 770	හේන එම	ඒ. වි. ලොකුබන්ධා සහ උක්කු බන්ධා	එම	එම	0	0	10
V 770	එම	යූ. ලොකුබන්ධා	එම	එම	0	0	7

එබැවින් ඉඩම් අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනබව පොදු ජනයාට දැනගැනීම සඳහා ගත්වෙහි වගන්තියේ මිනැකරතිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම හමුවීම නොහොත් හමුවීම වෙනුවට ක්‍රියාකරණ අය විෂි 1894 ක්වූ දෙසැම්බර් මස 12 වෙනි දින 12 වේ කතිසමට මාතලේ කවිචේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කිසා කිසාසිවිත්ව මිනැවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල්ගනනක් ඊට ඇත්තාවූ හමුවන්නේ අයිතිකමේ තොරතුරුත් කිසාසිවිත්ව මිනැබව මෙයින් දැනගනුයුතුයි.

විෂි 1894 ක්වූ ඔක්තෝබර් මස 17 වෙනි දින මාතලේ කවිචේරියේදීය.

ඒ. සැක්සටන්,  
ආණ්ඩුවේ උපදේශනානුක වමිග.

1876 ம் (ஆ)-த்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின பிரகாரம் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னாச்சொல்லப்படும காணியை, அஃதாவது:—

பிரதமபடத்து இலக்கம் 4,544.

துணு.	ஊர்.	காணியினது பெயர்.	உரிததாளியின் பெயர்.	வீவரம்.	வீ. சாலம்.
P 770	எலலபொல	மிலலகாமுலசேன	இ. லொருபண்டா	சேனயும் கலலும்	0 0 22
Q 770	ஹே	ஹே	எகலவீ துரையால உருததபேசபடுகு	ஹே	0 0 27
R 770	ஹே	ஹே	இ. லொருபண்டா	சேன	0 0 16
S 770	எலலபொல	மிலலகாமுலசேன	68,766 இலக்கப்பினா னில காணும் இடம் உடையவர்	சேனை	0 0 10
T 770	ஹே	உடவருணபிடடிய யேன	உ. லொருபண்டா	ஹே	0 0 19
U 770	ஹே	ஹே	எச். லொருபண்டாவும் உருபண்டாவும்	ஹே	0 0 10
V 770	ஹே	ஹே	உ. லொருபண்டா	ஹே	0 0 7

எடுத்துக்கொள்வதற்கான எத்தனையென்றுமடபடி 1876 ம் (ஆ)-த்து 3 காணிஎடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்பிக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியத காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய 1894 ம் (ஆ) மாகாணம் 12 ந் தேதியிலன்று 12 மணிக் கு மாததனைக்கச்சேரியில என முன்பாக வெளிப்படாத தத்தமக்கு அக்காணிகளிலுள்ள உடநதைகளினது தன்மையையும் அவ்வுடநதைகளுக்காய்த தாம சாட்சிக்கும் உரித துகளின் தொகையையும் விவரங்களுக்கும் சொல்லுபபடி இசைவு அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

மாதனைக்கச்சேரி,  
1894 ம் ஆண்டு அற்பசிமன் 17 ந் உ.

ஜி. ஷெக்ஸ்பென்,  
உதவி அரசாட்சி ஏஜன்ட்.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for improvements to the Lindula Hospital, to wit:—

Preliminary plan 4,546. Village—Lindula.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
				A. R. P.
W 770	Belgravia estate	Tea and coffee	Findlay, Muir & Company	0 1 3
X 770	Do.	do.	do.	0 0 5

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Nuwara Eliya Kachcheri on November 28, 1894, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,  
October 25, 1894.

GEORGE M. FOWLER,  
Assistant Government Agent.

1876 ம் ஆண்டு 3-ம் இலக்கச்சட்டத்தினது 7-ம் பிரிவின பிரகாரம் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னாச்சொல்லப்படும காணியை, அஃதாவது:—  
பிரதமபடத்து இலக்கம் 4,544.  
துணு. ஊர். காணியினது பெயர். உரிததாளியின் பெயர். வீவரம். வீ. சாலம்.  
P 770 எலலபொல மிலலகாமுலசேன இ. லொருபண்டா சேனயும் கலலும் 0 0 22  
Q 770 ஹே ஹே எகலவீ துரையால உருததபேசபடுகு ஹே 0 0 27  
R 770 ஹே ஹே இ. லொருபண்டா சேன 0 0 16  
S 770 எலலபொல மிலலகாமுலசேன 68,766 இலக்கப்பினா னில காணும் இடம் உடையவர் சேனை 0 0 10  
T 770 ஹே உடவருணபிடடிய யேன உ. லொருபண்டா ஹே 0 0 19  
U 770 ஹே ஹே எச். லொருபண்டாவும் உருபண்டாவும் ஹே 0 0 10  
V 770 ஹே ஹே உ. லொருபண்டா ஹே 0 0 7

வெ—பிரதம.

துணு.	ஊர்.	காணியினது பெயர்.	உரிததாளியின் பெயர்.	வீவரம்.	வீ. சாலம்.
W 770	எலலபொல	மிலலகாமுலசேன	இ. லொருபண்டா	சேனயும் கலலும்	0 1 3
X 770	ஹே	ஹே	எகலவீ துரையால உருததபேசபடுகு	ஹே	0 0 5

பின்னாச்சொல்லப்படும காணியை, அஃதாவது:—  
பிரதமபடத்து இலக்கம் 4,546.  
துணு. ஊர். காணியினது பெயர். உரிததாளியின் பெயர். வீவரம். வீ. சாலம்.  
W 770 எலலபொல மிலலகாமுலசேன இ. லொருபண்டா சேனயும் கலலும் 0 1 3  
X 770 ஹே ஹே எகலவீ துரையால உருததபேசபடுகு ஹே 0 0 5

பின்னாச்சொல்லப்படும காணியை, அஃதாவது:—  
பிரதமபடத்து இலக்கம் 4,546.  
துணு. ஊர். காணியினது பெயர். உரிததாளியின் பெயர். வீவரம். வீ. சாலம்.  
W 770 எலலபொல மிலலகாமுலசேன இ. லொருபண்டா சேனயும் கலலும் 0 1 3  
X 770 ஹே ஹே எகலவீ துரையால உருததபேசபடுகு ஹே 0 0 5

1894 ம் ஆண்டு அற்பசிமன் 17 ந் உ.

ஜி. ஷெக்ஸ்பென்,  
உதவி அரசாட்சி ஏஜன்ட்.

1876 ம் (ஸ்ரீ)-தது 3 ம இலககச்சட்டத்தின 7-ம் பிரிவின பிரகாரம் வின துணை ஆஸ்பத்திரியை பதி  
 ப்பிக்கிறதற்கு எனனும் பகிரங்குதேவைககு வேண்டியதான பிணனாச்சொலபையும் காணியை, அஃதா  
 வது :—

பிரதமபடதது இலககம் 4,546. குறிச்சி—வின துணை.

துண்டு.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின பெயர்.	விசாலம்.
W 770	பலகிறேவ்யாதோட்டம்	தேயுங்கோப்பியும்	பினலேமுயற்கமயனியாரா	0 1 3
X 770	ஓடி	ஓடி	ஓடி	0 0 5

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (ஸ்ரீ)-ததுக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய  
 சட்டத்தினது 6 பிரிவின ஏற்பாடுகளின பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசா  
 திபதிடவர்கள் எனககுக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியாள் என  
 ணியிருக்கிறா எனபதை 7 ம பிரிவினபடி வேண்டியபிரகாரம் நான இதனைக்கொண்டு பிரசுத்தமாய் விளம்  
 பரஞ்செய்கிறேன.

மேற்கூறியத காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் நாடாக அல்லது அவரவருடைய காரியகாரா  
 மூலமாய் 1894 ம் (ஸ்ரீ) காரதங்கைமாசம் 28 ற் தேதியிலன்று 1 மணிககு நுவரெலி கச்சேரியில் எனமுன  
 பாக் வெளிப்படடுத தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தனமமயையும் அவ்வுடந்தைகளுக்கா  
 ய்த் தாம்சாதிகளும் உரித்தகளின தொகையையும் விவரங்கனையும் சொல்லும்படி இதனால் அவர்களிடந  
 திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

நுவரெலி கச்சேரி,  
 1894 ம ஆகஸ்டுமீசு 25 ந உ.

ஜி. எம். பெளலா,  
 அரசாட்சி உதவி ஏசன்று.

REVENUE NOTICES.

NOTICE is hereby given under section 4 of Ordinance No. 2 of 1893, that the number of licenses for the sale by retail of opium and bhang, within the limits of the Local Board town of Nuwara Eliya shall be one for the year commencing from January 1, 1895.

Notice is also given that the above license for the period stated will be put up for sale by public action at the office of the Local Board, Nuwara Eliya, on November 15, 1894, at 2 o'clock P.M.

ALLANSON BAILEY,  
 Chairman, Local Board.  
 Kandy, October 23, 1894.

NOTICE is hereby given that the life-boat belonging to the Master Attendant's Department, Batticaloa, will be sold by public auction at the Public Works Department yard at 1 P.M. on Friday, November 30, 1894.

Master Attendant's Office, G. W. TEMPLER,  
 Batticaloa, October 21, 1894. Master Attendant.

NOTICE is hereby given in terms of the 4th section of Ordinance No. 2 of 1893, that licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board of Health and Improvement, Matale, will be two in number for the year commencing January 1, 1895.

The said licenses will be sold by public auction at the Matale Kachcheri on Wednesday, November 14, 1894, at 1 o'clock P.M.

Conditions of Sale.

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.
3. That the place licensed be always kept clean.
4. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to sell Opium by Retail."
5. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Matale, with the sanction of the Chairman.

NOTICE is hereby given that the Government Agent for the North-Western Province will receive sealed tenders for the under-mentioned Toll Rents from January 1 to December 31, 1895, up to 1 o'clock P.M. on Monday, November 19, 1894. If no satisfactory offers are made the rents will be exposed for sale by public auction at 2 o'clock on the same day.

The purchasers by public sale or tenders must deposit one-tenth of the purchase amount in cash on the day of sale, and must complete the necessary security within thirty days from the date of sale.

Bridges.

1. Deduru-oya on the Dambulla road.
2. Maguru-oya on the Giriulla road.
3. Udabaddara on the Madampe road.

Road.

4. Mallawapitiya on the Kandy road.

W. H. CARBERY,  
 for Government Agent.  
 Kurunegala Kachcheri,  
 October 26, 1894.

G. SAXTON,  
 Chairman, Local Board.  
 Matale, October 20, 1894.

28 1895 ன்ஜி சனவரி மச 1 வெகி டின பவன்  
 டேசுமீசு மச 31 வெகி டின டன்வா வெகி பகவ  
 டுடனன்வெவ வெகி டிசுவாவை நொடுபல்சேர்ன்டி மீசெடு  
 வுள்ளிம பிணிக மூட்டர்கர டேவாடி "புன்வெர்சு"  
 வெவன் டுல்சீமீபது, 28 1894 ன்ஜி சொவ்மீசு மச 19  
 வெகி டுடின டுல்சீ மக வெவாறு வெகி டிசுவாவை  
 சீசன்வடுசன்வான்சே பிசின் வாரவன்வ வெ வெகின்  
 டுதுடுசன்வா டுடவ.

එක්තරා අන්තර්ගතයක් ලෙසින් තෝරාගන්නා රජයේ එම දින දවස දෙකට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනට යොදා.

ප්‍රසිද්ධ වෙන්දේසියේ නොහොත් "වැන්ඩර්ස්" පිට ගත්තු ආ විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් එම දිනම මුදලෙන් බිඳිනට ඕනෑම විකුණා දෙන පටන් කිසිදවකත් ඇතුළතදී ඊට ඕනෑම ඇපදී සම්පූර්ණ කරනට ඕනෑම.

**පාලම්.**

1. දඹුල්ල පාරේ—දුරුමය.
2. ගිරිපල්ල පාරේ—මගුරුමක.
3. මාදම්පේ පාරේ—උඩබද්දව.

**පාර.**

4. නුවර පාරේ—මල්ලවපිටිය.

ඩබ්ලිවු. එච්. කාර්බරි,  
ඒජන්ත වම්ස.

වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 26 වෙනි දින කුරුමාගල කම්මේරියේදීය.

NOTICE is hereby given that the Government Agent for the Province of Sabaragamuwa will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Province of Sabaragamuwa from January 1 to December 31, 1895.

The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Ratnapura Kachcheri until 12 o'clock noon on Saturday, November 10, 1894, when they will be opened, and all persons making tenders will be required to be present or to satisfy the Government Agent by some duly accredited agents that the tender is made *bona fide*.

The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security. Further information can be obtained on application to the Government Agent.

*Ratnapura District.*

1. Toll at Kuruwita bridge.
2. Toll at Getaheta bridge.
3. Toll at Bilihul-oya bridge.
4. Toll at Demuwatta ferry.
5. Road Toll between 58th and 59th mileposts, Katan-dola.
6. Road Toll between 65th and 66th mileposts, Pata-kada.
7. Road Toll between 72nd and 73rd mileposts, Hunu-wala.
8. Road Toll between 82nd and 83rd mileposts, Balan-goda.

*Kegalla District.*

1. Toll on the road from Kegalla to Bulatkohopitiya at Hapuwita.

Government Agent's Office,  
Ratnapura, October 27, 1894.

H. WACE,  
Government Agent.

මෙහි පහත සඳහන්වන සබරගමු දිසාවේ තොටු පල් පාලම් රේන්ද වර්ෂ 1895 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවෙන් බදුගැණීමට එවනලද මුදලක් ඉල්ලීම් පත්‍ර සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්තේ විසින් භාරගනු ලැබේ.

මතුකී මුදලක් ඉල්ලීමට මතුපිට හෙවත් ඇත්වි ලොප් උඩ "Tender for Toll Rents" හොටුපල් පාලම් රේන්ද සඳහා ඉල්ලීමට සහ වාසගම ඇතුළු වර්ෂ 1894 ක්වූ නොවැම්බර් මස 10 වෙනි සෙනසුරුදු දවස 12 වනතුරු රත්නපුරේ කම්මේරියට භාරගනු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දර කඩා බලනවා ඇත.

තවද ඉල්ලීමට සිටින සෑමදෙනාම ඉදිරිපිට ඇවිදින (නැතහොත් තමන් විසින් වෙන අයෙකුට කිසි බලකක් දී ඔහු එවා හෝ) ඒ දෙනලද ඉල්ලීමට සැබෑම ඇත්තේ ඒවා බවට ඒජන්ත උන්තාන්තේට ඒක්තවත්වනට ඕනෑම.

ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්තේ විසින් උතුමානන් වහන්සේ වෙත ඔප්පුකර සිටීමට තෝරාගන්නාලද ඉල්ලීමට සහ අයිතිකාරයා විසින් ඉල්ලාපු ගණනෙන් දහයෙන් කොටසකට වැටහෙන මුදල ගනන සල්ලිවලින් වහාම ඇප තිබිනට ඕනෑම පමනකුත් නොව එම ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් භාරගන්නට යෙදුනි නම් ඔහුගේ ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් ඒක්තවත් බව දැනුම් දුන් දින පටන් 30 දවසක් ඇතුළතදී එම ඉල්ලීම ගණනෙන් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒක්තවත් මුද්දරවලින් හෝ තුනෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ තිබා සම්පූර්ණ කරන්නට ඕනෑම.

ඇප පිනිස කිහිනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උන්තාන්තේට ගෙවිය යුතුයි ගාස්තු වද, ඇප ඔප්පු සැදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණ කිරීමටද, ඉඩම් තක්සේරුකිරීමට සහ ඇප ඔප්පු රෙජිස්ටර් කෙරීමට ගෙවිය යුතුයි ගාස්තුත් ඔහු විසින් ගෙවන්නට ඕනෑම.

ඇප වෙනුවෙන් කිහිනලද ඉඩම්වල ඔප්පු ඒවා මිට ප්‍රථම ඇපකට නොහොත් උකසකට යටත් භෑනි බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ට්‍රාත්තුගෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතික පත්‍රය ලබාගැනීමට ඕනෑකරණ විසඳම ඇපකවන අය විසින් දරිය යුතුයි. මේ ගැන වැඩිදුර කාරණන් ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්තේගෙන් ඉල්ලීමකල විට දැනගන්නට පුළුවන.

**රත්නපුරේ දිස්ත්‍රික්කේ.**

1. කුරුවිට පාලම් රේන්දයද.
2. ගැටහැත්තේ පාලම් රේන්දයද.
3. බෙලිනුල්ලියේ පාලම් රේන්දයද.
4. දෙමුවාන තොටුපල් රේන්දයද.
5. හැතැක්ම 58 සහ 59 කනු අතරේ කැටන්දෙල පාරේ රේන්දයද.
6. හැතැක්ම 65 සහ 66 කනු අතරේ පානකඩ පාරේ රේන්දයද.
7. හැතැක්ම 72 සහ 73 කනු අතරේ හුනුවල පාරේ රේන්දයද.
8. හැතැක්ම 82 සහ 83 කනු අතරේ බලන්ගොඩ පාරේ රේන්දයද.

**කැගල්ලේ දිස්ත්‍රික්කේ.**

1. කැගල්ලේ හිට මුලන්කොහුපිටියට යන පාරේ හපුවිට රේන්දයද.

එච්. ඩී.ජී.,  
ඒජන්ත උන්තාන්තේ.

වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 27 වෙනි දින රත්නපුරේ කම්මේරියේදීය.

**A** AMENDED SPECIFICATION (under Chapter VII. of Ordinance No. 23 of 1889) relating to certain allotments of land which appear in the Original Specification of lands to be benefited by the construction of the Dedduwa Irrigation Works, published in the *Government Gazette* No. 5,249, of October 20, 1893.

The following lots having been found not to be benefited by the works are hereby struck out of the Original Specification, and declared not to be liable for re-payment of the cost of the works :—

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.		Annual Instalment for 10 years. Rs. c.
			A. R. P.	A. P. K.	
<i>Dope.</i>					
244	Walaliyadda	Kumara Vidanalage Kovis Appu and others	0 1 20	0 0 6	0 84
245	Gerietabokka	Tappuwawari Dongahita and others	0 1 20	0 0 6	0 84
250	Wadakkaragewatta-addarapattiya	Kumaravidanalage Kovis Appu and others	0 1 0	0 0 4	0 56
251	Midigahapattiya	do.	0 1 5	0 0 4½	0 63
258	Indikadulleliyadda	Gintotage Allis Appu and others	0 1 20	0 0 6	0 84
269	Kappadayawatta-addaragalleli-yadda	Kumara Vidanalage Babappu and others	0 1 5	0 0 4½	0 63
<i>Dedduwa.</i>					
285	Dedduwawalaliyadda	Bominyage Munjappu	0 1 10	0 0 5	0 70
286	Danketiyaudumulla	Mahappuge Kaluappu	1 1 10	0 2 1	2 94
<i>Aturuwella.</i>					
489	Hettigeipoila	Kumarage Karolis and others	0 2 20	0 1 0	1 40

The following lots having been ascertained to be benefited by the works, are hereby added to the Original Specification, and declared liable in the amounts named for re-payment of the cost of the works :—

<i>Galboda.</i>					
1199	Gamayawalabokka or Kotduwa	Crown—cultivated by G. Don Dias and others	1 2 0	0 2 4	3 36
1200	Do.	Crown—cultivated by H. de Alwis and two others	2 1 0	0 3 6	5 4
<i>Gonagala.</i>					
1201	Medabissa	Punchihewage Ado Appu	0 3 0	0 1 2	1 68
1202	Dinleyayaowita	Charles Daniel Silva	0 1 10	0 0 5	0 70
<i>Galboda.</i>					
1203	Mahahenagoipolakeronowita	Charles Daniel Silva	1 1 10	0 2 1	2 94

For the following lots in list A appearing in the Original Specification the lots shown in list B shall be substituted in the Original Specification, and are hereby declared liable in the amount shown in list B for the repayment of the cost of the works :—

LIST A.					
<i>Haburugala.</i>					
15	Suriyakanatta-adderaowita	Vitanage Don Seman Appuhami and others	2 1 0	0 3 6	5 4
<i>Elakake.</i>					
65	Soranatota	The deceased Lokurallage Don Aberan's heirs, Don Hendrick, Don Johanis, and Hendrick Appuhamy and others	1 0 20	0 1 8	2 52
75	Weligodella	Crown	0 3 0	0 1 2	1 68
76	Purangoipola <i>alias</i> Kokotiyakanda-addaragoipola	Crown	2 2 0	1 0 0	5 60
<i>Haburugala.</i>					
77	Welipataudumulla	Crown	2 1 0	0 3 6	5 4
<i>Dope.</i>					
244	Walaliyadda	Kumara Vidanalage Kovisappu and others	0 1 20	0 0 6	0 84
245	Gerietabokka	Tappuwawari Dongahita and others	0 1 20	0 0 6	0 84
250	Wadakkaragewatta-addarapattiya	Kumara Vidanalage Babappu and others	0 1 0	0 0 4	0 56
251	Midigahapattiya	do.	0 1 5	0 0 4½	0 63
258	Indikadulleliyadda	Gintotage Allisappu and others	0 1 20	0 0 6	0 84
269	Kappadayawatta-addaragalleli-yadda	Kumara Vidanalage Babappu and others	0 1 5	0 0 4½	0 63
<i>Dedduwa.</i>					
285	Dedduwawalaliyadda	Bomiriyage Munjappu	0 1 10	0 0 5	0 70
286	Danketiyaudumulla	Mahappuge Kaluappu	1 1 10	0 2 1	2 94
<i>Paragahatota.</i>					
366	Puswelbokka-addarakerewa	H. J de Livera, Mudaliyar	0 2 0	0 0 8	1 12
<i>Aturuwella.</i>					
428	Muttettuwa	Bentarage Koraneris and others	0 2 20	0 1 0	1 40
489	Hettigeipoila	Kumarage Karolis and others	0 2 20	0 1 0	1 40
<i>Galboda.</i>					
529	Muttettuwa or Panakanatiya	C. D. Silva	0 3 30	0 1 5	2 10

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Annual Instalment for 10 years.				
			A.	R.	P.	A.	P.	K.	Rs.	c.
528	Nedumowitadolegeliyadda	Dolage Don Andiris and others	1	1	0	0	2	0	2	80
550	Dolegeliyadda	C. D. Silva	0	1	10	0	0	5	0	70
551	Pokunalangaliyadda	do.	0	1	10	0	0	5	0	70
552	Pansala-addaraowita or Kosgodage-godella	do.	0	2	20	0	1	0	1	40
553	Harahawula	do.	12	1	20	4	3	8	27	72
554	Muttettuwa	do.	1	1	0	0	2	0	2	80
603	Mandagalayaya Keronowita	do.	0	3	0	0	1	2	1	68
<i>Yalagama.</i>										
729	Yalagamawelaowita	Kosgodage Keroappu, Bunjappu, and others	0	1	20	0	0	6	0	84
741	Galgodageliyadda	Don Charles de Alwis Wijesekera and others	1	2	10	0	2	5	3	50
746	Pashawulgoipola	Rajage Don Samiel, Welatantiri Gurunanselage Sinno Appu	1	3	20	0	3	0	4	20
<i>Gonagala.</i>										
889	Godellakumbura	Gonagala Vitanage Suratahamy and others	2	2	0	1	0	0	5	60
919	Duwa-addaragoipola	Henage Harmanis Appu, Punchihewage Siman Appu, and others	5	0	0	2	0	0	11	20
923	Deltuduwewatta-addaragoipola	Punchihewage Selenchi Appu and others	0	3	30	0	1	5	2	10
924	Do.	Vitanage Mendis Appu and others	1	3	20	0	3	0	4	20
925	Do.	Kandaudage Babappu and others	0	3	30	0	1	5	2	10
956	Gonagalawela Ela-addara	Punchihewage Selenchi Appu, Vitanage Mendis Appu, and others	1	1	0	0	2	0	2	80
<i>Mullegoda.</i>										
977	Boltuduwe Anagiawatta-addaraowita	Nipunachari Andaberakara Ukkira and others	1	1	0	0	2	0	2	80
979	Berawagodawatta-addara	Pawuluwachari Punchigira and others	1	2	10	0	2	5	3	50
980	Delgahaowita	Pawuluwawari Punchigira, Iswarawari Dona, and others	1	3	20	0	3	0	4	20
992	Kurundugahabissa	Don Arnolis Abraham Weda Appuhami, Ebert Vendabona, and Jamis Peter de Silva	1	1	20	0	2	2	3	8
994	Dikelawelakumbura	Udagekankanange Don Hendrick Appu and others	2	3	10	0	4	5	6	30
995	Do.	Mullege Agiris Appu and Udagekankanange Nikolas Appu	2	0	30	0	3	5	4	90*
998	Dikelawela	Wikremachige Endappu, Ogiris Appu, and others	1	3	20	0	3	0	4	20
1019	Manawatu-elapita	Massalage Thedis and others	0	1	10	0	0	5	0	70
<i>Galagama.</i>										
1047	Galagamawela	Mullege Agiris Appu and others	0	2	20	0	1	0	1	40
<i>Gonagala.</i>										
1191	Moraghaudumulla	Crown	1	3	20	0	3	0	4	20
LIST B.										
<i>Haburugala.</i>										
15	Suriyakanatta-addaraowita	Vitanage Don Siman Appuhami and others	1	3	20	0	3	0	4	20
<i>Elakake.</i>										
65	Soranatota	Don Hendrick and others	5	0	10	2	0	1	11	34
75	Weligodella	Nipunawari Ukkira	2	0	0	0	3	2	4	48
76	Purangoipola	Weddagalage Andiris and others	2	2	0	1	0	0	5	60
<i>Haburugala.</i>										
77	Welipata Udumulla	Wellabalage Babahami and others	4	2	14	1	3	5½	10	25
<i>Paragahatota.</i>										
366	Puswelbokka-addarakeruwa	H. J. de Livera, Mudaliyar	1	3	20	0	3	0	4	20
<i>Aturuwella.</i>										
428	Muttettuwa	Bentarage Koraneris and others	0	1	10	0	0	5	0	70
<i>Galboda.</i>										
529	Muttettuwa or Panakanatiya	Nikolas de Silva Karunanaika	0	3	30	0	1	5	2	10
538	Nedureowitadolegeliyadda	Dolage Don Andiris and others	0	1	30	0	0	8	0	98
550	Dolageliyadda	Udage Kankanange Pichoris Appu	0	1	10	0	0	5	0	70
551	Pokunalangaliyadda	Welatantirigurunanselage Dowandiris	0	1	10	0	0	5	0	70
552	Pansala-addaraowita	Welatantirigurunanselage Prolis	0	2	20	0	1	0	1	40
553	Hatarahawula	Welatantirigurunanselage Appu and others	12	1	20	4	3	8	27	72
554	Muttettuwa	Assala Arachchige Babappu	1	1	0	0	2	0	2	80
603	Mandagalayaya Keronowita	Nallage Sinno Babappu	0	3	0	0	1	2	1	68
<i>Yalagama.</i>										
729	Yalagamawelaowita	C. de Silva	0	1	20	0	0	6	0	84
741	Galgodageliyadda	Don Charles de Alwis Wijesekera and others	0	2	10	0	2	5	1	26

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.		Annual Instalment for 10 years. Rs. c.
			A. R. P.	A. P. K.	
746	Pashawulgoipola	Rajage Don Samiel, Welatantiri Gurunnanselage Sinno Appu	1 1 25	0 2 9½	3 15
		<i>Gonagala.</i>			
889	Godellakumbura	Gonagala Vitanage Suratahamy and others	1 0 30	0 1 9	2 66
919	Duweaddaragoipola	Henage Harmanis Appu, Punchihewage Siman Appu, and others	2 1 30	0 3 9	5 46
923	Deltuduweewatta-addaragoipola	Punchihewage Selenchi Appu and others	0 3 30	0 1 5	2 10
924	Do.	Vitanage Mendis Appu and others	1 3 20	0 3 0	4 20
925	Do.	Kandaudage Babappu and others	0 3 30	0 1 5	2 10
956	Gonagalawela-addara	C. D. Silva	1 1 0	0 2 0	2 80
		<i>Mullegoda.</i>			
977	Boltuduweanagiawatta-addaraowita	Mipunachari Andaberakara Ukkira and others	0 3 0	0 1 2	1 68
979	Berawagodawatta-addara	Pauluwachari Punchigira and others	1 1 10	0 2 1	2 94
980	Delgahaowita	Pauluwawari Punchigira and Issuawari Dona and others	0 2 10	0 0 9	1 26
992	Kurundugahabissa	C. D. Silva	1 1 20	0 2 2	3 8
994	Dikelawelakumbura	Udage Kankanange Don Hendrick Appu and others	1 3 20	0 3 0	4 20
995	Do.	Mullege Agiris Appu and Udage Kankanange Nickolas Appu	1 1 0	0 2 0	2 80
998	Dikelawela	Wickremachige Endappu, Agiris Appu, and others	1 0 20	0 1 8	2 52
1019	Manawatnelapita	C. D. Silva	0 1 10	0 0 5	0 70
		<i>Galgama.</i>			
1047	Galagamwela	Mullege Agiris Appu and others	0 1 0	0 0 4	0 56
		<i>Gonagala.</i>			
1194	Moragahaudumulla	Hanekankanange Kornelis and four others	8 2 17	3 1 7 <sup>7</sup> / <sub>16</sub>	19 27

Galle Kachcheri,  
October 19, 1894.

R. W. LEVERS,  
Acting Government Agent.